

කරමය අනිවා යන

මහේගාක්ෂභව

පොකුණුවීට, ශ්‍රී ලංකා කාරුරාම වාසි,
සූජ්‍ය කුකුල්පනේ සුදුස්සී ස්වාමීන් වහන්සේ

ඝරම දානය පිළිසයයි

බු:ව: 2555 ක් තු වප් මස
ති:ව: 2011

ප්‍රජන කුකුල්පනේ සුදුස්සි ස්වාමීන් වහන්සේගේ වෙනත් ධර්ම ගුණවී

බුද්ධ පූජාවේ යථාරථය
සංසික දානයක් දෙන විට
බුද්ධ ප්‍රතිමාව සහ බොද්ධකම
ද්වේශය දුරු කරන්නේ කෙසේද(ධර්ම දේශනාවක් ඇසුරින්)
දානය පාරමිතාවක් වන්නට නම් (ධර්ම දේශනාවක් ඇසුරින්)
සිතේ සැබෑව (ධර්ම දේශනාවක් ඇසුරින්)
නොහිමෙන මරණයේ නොමියෙන අරුන් (ධර්ම දේශනාවක් ඇසුරින්)
නැශ්ච වසන තීවරණ (ධර්ම දේශනාවක් ඇසුරින්)
දානගෙන පිදිය යුතු කළේන විවරය (ධර්ම දේශනාවක් ඇසුරින්)
තීවනට මග සඳහ ස්ථුප (ධර්ම දේශනාවක් ඇසුරින්)
ආකල්ප සම්පත්තිය
තෙහැත්තේ බුද්ධ ස්කූල I සහ II
අකුසල සමාපත්ති
ලොකුතුරු සුව සඳහ ඉවසීම

පරිගණක ආයතන සංයෝජනය සහ පිටකවරය

රුව් මයා ගැරික්ස්,
සාලිය ජයකාලී,
1/43, සුමද්‍රීස් සිල්වා මාවත, හොරණ
දුර : 034-2264488, 071-8045230

මුද්‍රණය:

සිඹුරු පොත් ප්‍රකාශකයේ
144, වෙනිවැල්කාල,
පොල්ගස්ත්‍රිට.
දුරකථන : 2704832, 071 4448398

මේ කුඩා ධර්ම ගුන්ථය තුළින් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ කර්මය අහිබවා යන ආකාරය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමිකිසි කෙනෙක් මනසින් දුබල වෙනවා නම්, මනසින් හින දින වෙනවා නම් ඒ පුද්ගලයා යටෙකාට කර්ම වේගය ක්‍රියාත්මක වෙනවා. යම් පුද්ගලයෙක් මානසික වශයෙන් ගක්තිමත් වෙනවද බලවත් වෙනවද ඒ පුද්ගලයාට ප්‍රාථමික කම තියනවා කර්මය අහිබවා යන්න. ඒ වගේම ඇතැම් කර්ම විපාක යටෙකාට ක්‍රියාත්මක වෙන්නට.

පුද්ගල ජ්විතයක් පිළිබඳව බලපාන සාධක පහක් ධීමියේ දුක්වෙනවා. ඒවාට කියනවා නියාම ධීමි කියලා. ඒ නියාම ධීමි පහ අතරින් කම් නියාමය සහ විත්ත නියාමය වඩා බලවත් වෙනවා. පුද්ගලයා පිළිබඳ ඕනෑම කරුණකදී මේ සාධක දෙක මුළුවම ගැනෙනවා. නමුත් සාමාන්‍ය සමාජයේ බොහෝ දෙනා මේ අතරින් කම්යට වැඩි තැනක් දිලා කරා කරන බව ක්‍රියා කරන බව ජේත්තවා. "මොනවා කරන්නද ඉතිං කරුම ගෙවන්න එපායැ" "මේ අපි ලබා උපන් හැටි තමයි" "දෙදුවය අපට වෙනස් කරන්න බැනේ" "කරුම කරගෙන තියෙනව නම් විද්‍යාත්මක එපායැ" මෙවැනි ප්‍රකාශන කරන බොහෝ දෙනා හිතන්නේ කම්ය කියන්නේ කොහොමවත් වෙනස් කළ නොහැකි සාධකයක් කියලා. ඒක වැරදි මතයක්. අපට අවශ්‍ය නම් කම්ය වෙනස් කළ හැකියි. කරගෙන තියන කම්වල විපාකත් අඩුවැඩි කරගන්න හෝ යටපත් කරගන්න ප්‍රාථමික. නමුත් එය රඳා පවතින්නේ විත්ත නියාමය හසුරුවන ආකාරය මතයි.

විත්තය සහ කම්මිය එකම ධාවන පථයක එකට දුවන ක්‍රිඩිකයෙකා දෙන්නෙක් වගේයි. දෙන්නාගෙන් දිනන්නෙ කුවද කියලා ඇඟුවොත් අපට කියන්න වෙන්නේ "වැඩිපුර ජවය ඇති කෙනා දිනනවා" කියලයි. ඒ වගේ සිත සහ කම්මිය යන දෙකෙන් දිනන්නෙ වඩා ජවය ඇති එකයි. කම්මියේ ජවය බලය වැඩි වෙලා සිතේ බලය අඩු වුණෙන් සියල්ල යට කරගෙන කම්මිය ක්‍රියාත්මක වෙනවා. නමුත් කරමයේ බලයට වඩා සිතේ බලය වැඩි කරන්න පුළුවන් නම් කම්මිය අභිඛාවා සිතට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ විත්ත බලය නිසාම ඇතැම් කම් විපාක අඩු වැඩි කර ගන්න හෝ යටපත් කරන්න පුළුවන්. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද වටිනා සූත්‍ර ධර්මයක් අංගුත්තර තිකායේ තික නිපාතයේ සඳහන් වෙනවා "ලෝක එල සූත්‍රය" නමින්.

දුබලයා තැමෙනවා

"ලෝක එල" කියලා කියන්නේ ලුණු පුපුර. ලුණු පුපුරයි කියන්නේ කුඩාම කුඩා ලුණු කැටයක්. බුදුරජාණන් වහන්සේ කුඩා ලුණු කැටයක් උපමා කරගෙන කරන ලද දේශනාවක් නිසා මේ සූත්‍ර දේශනාව ලෝක එල සූත්‍රය නමින් හැඳින්වෙනවා. තරාගතයන් වහන්සේ මෙහිදී දක්වනවා "මහජෙනි, යමිකිසි පුද්ගලයෙක් ඉතාම කුඩා අකුසල කර්මයක් කරගෙන තියනවා. ඒ තැනැත්තාට ඒ කුඩාම කුඩා අකුසල කරමයෙහි විපාකය මහා බරපතල ආකාරයෙන් තමන්ගේ තේවිතය යටකොට, තමන්ගේ ආත්ම හාවය යටකොට ක්‍රියාත්මක වෙනවා. එහි විපාක වශයෙන් ඒ තැනැත්තා තිරයට පැමිණිලා බොහෝ දුක් විදිනවා."

තවත් යමිකිසි කෙනෙක් එපමණ ම ඉතා කුඩා අකුසල කර්මයක් සිද්ධ කරගෙන තියනවා. නමුත් ඒ තැනැත්තාට එබදු මහා විපාකයක් ඇති කරන්නේ නැහැ. දිටියධම්ම වේදනීය වශයෙන්; ඒ කියන්නේ මෙලොවදීම සුළු විපාකයක් මතු කරනවා විනා මතු හවයෙහි නැවත විපාක ඇති කරන්නට සමත් වෙන්නේ නෑ. එහෙම නම් ඉන් එහා විපාකයක් පිළිබඳව කියනුම කවරේද?" කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා.

එතකොට එක හා සමාන අකුසල කරමයක් ඇතැමි කෙනෙකුට තිරයෙහි ඉපදිලා මහා දුක් විපාක ගෙන දෙන්නට සමත් වෙනවා. නමුත් තවත් කෙනෙකුන්ට ඉතා සුළු විපාකයක් ඇති කරලා එය යටපත් වෙලා අහෝසි වෙලා යනවා. කුමක්ද ඒකට හේතුව? ඒ ඒ පුද්ගලයාගේ අල්පේකාකා මහේකාකා හාවයයි ඒ සඳහා බලපාන ප්‍රධාන සාධකය.

යමිකිසි කෙනෙක් අල්පේකාකා නම් ඒ පුද්ගලයා ඉතා කුඩා අකුසල කරමයක් කරගත්තා වුණන් එය මහා විපාක ඇති කරලා මහා දුක් ඇති කරන්නට සමත් වෙනවා. යමිකිසි කෙනෙක් මහේකාකා නම් ඒ තැනැත්තා එබදුම යම් අකුසල කරමයක් සිද්ධ කරගෙන තිබුණන් එය දිවියධම්ම වේදනීය වගයෙන් ඉතා කුඩා විපාකයක් ඇති කරලා අහෝසි වෙලා යනවා විනා මතු හවයේ මහා විපාකයක් ඇති කර දෙන්නට සමත් වෙන්නේ නෑ.

වතුර බහින්නේ මිටි තැනින්

මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් "අපි මෙපමණ කාලයක් හිතාගෙන හිටියේ අනිත් මොනවා තැනත් කරමයටත් හැම දෙනාටම සාධාරණව විපාක දෙනවයි කියලා. දැන් බැඳුවහම කරමයත් ලොකු ලොකු මිනිස්සුන්ට එක විදිහකට, පොඩි පොඩි මිනිස්සුන්ට තව විදිහකට ද විපාක දෙන්නේ" කියලා හිතෙන්න පුළුවන්. සාමාන්‍ය සමාජයේ කතාවක් තියනවා "මිටි තැනින් තමයි වතුර බහින්නේ" කියලා. මොනවා කරන්නද ඉතින් හැමදෙයක්ම අපේ කර පිටින්ම තමයි යන්නේ කියලා බොහෝම දුක්මුසු ස්වභාවයෙන් කියන ආකාරය විටින් විට අපට ඇශෙනවා. එහෙම කියන්නේ කුමක් නිසාද? මිටි තැනින් වතුර බහින එක අසාධාරණයි වගේ හැඟීමකින් තමයි ඒ අය එහෙම කතා කරන්නේ. අපි එය සාධාරණයි කියලා හිතුවන් අසාධාරණයි කියලා හිතුවන් මේ ලෝකය තුළ විශ්ව බරමතාවයන් හ්‍රියාත්මක වෙන රටාව වෙනස් වෙන්නේ නැහැ.

අපි මේ ලෝකය තුළ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය දුක් අඩු කරගෙන සැප වැඩි කරගෙන ජ්‍යෙෂ්ඨ වෙන්න නම්, මම කැමති හැරියට

මම අකැමති හැටියට ලෝකය විනිශ්චය කරනවා වෙනුවට මේ විශ්ච ධර්මතාවයන්හි පොදු සිද්ධාන්තය කුමක්ද, ඒ පොදු විශ්ච ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා වටහා ගෙන ක්‍රියා කිරීමයි වඩා අවශ්‍ය වෙන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ගැහුරට යාමට නම්, ලෝක ධර්මතාවයන් අහිඛවා යාමට නම් මේ විශ්ච ධර්මයේ ක්‍රියා කාරිත්වය මැනවින් අවබෝධ කර ගැනීම අවශ්‍යයි. ඒ නිසා මිටි තැනින් වතුර බැසිමට අකමැති වීම නෙමෙයි කළ යුත්තේ, මිටි තැනින් වතුර බහින මේ ධර්මතාවය කුමක්ද, ඇසි ද මිටි තැනින් වතුර බහින්නේ කියලා හඳුනා ගැනීමයි.

මුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දක්වන්නේ අල්පේශාකා පුද්ගලයාට, මනසින් හින දින පුද්ගලයාට කරම විපාකය බරපතල ආකාරයෙන් විපාක දෙනවා. නිරයෙහි උපදේශවලා මහා දුක් විපාක ඇති කර දෙන්නට සමත් වෙනවා. නමුත් මනසින් ගක්තිමත් වූ මහේශාකා පුද්ගලයාට එබදු මහා විපාකයක් ඇති කර දෙන්නට සමත් වෙන්නේ තැ.

මෙහිදී අවධාරණය කරන ප්‍රධාන කාරණය තමයි මිටි තැනින් වතුර බහිනවා නම් කුමටද මිටි වෙන්නේ? අල්පේශාකා පුද්ගලයා මැඩිගෙන කරම විපාකය මහා දුක් ඇති කරනවා නම් තමන් කුමටද අල්පේශාකා වෙන්නේ? මහේශාකා වෙන්නට ගක්තිමත් වෙන්නට නැගී සිටින්නට ඕනෑම කෙනෙකුන්ට පුළුවන්. එසේ නැගී සිටින්නට පුහුණු කළයුතු ධර්මතා මොනවද කියන බවත් මේ ලෝණ එල සූත්‍රයේදී තරාගතයන් වහන්සේ දක්වනවා.

ඉතු පුපර

මේ කාරණය පැහැදිලි කරන්නට, වඩා තහවුරු කරන්නට තරාගතයන් වහන්සේ කුඩාම කුඩා ලුණු කැටයක් උපමාවට ගන්නවා. ඒ නිසයි මේ සූත්‍ර දේශනාව ලෝණ එල සූත්‍රය නමින් දැක්වෙන්නේ. තරාගතයන් වහන්සේ හිස්සුන් වහන්සේලාගෙන් විමසනවා "මහෙණනි, ඉතාම කුඩා ලුණු පුපරක් එහෙම නැත්තම්

ප්‍රංචිම ප්‍රංචි ලුණු කැටයක් අරගෙන බදුනක ඇති කුඩා ජල බිඳකට අර ලුණු කැටය දමනවා. මහණෙනි, වික වේලාවකින් කුමක් සිදුවේදී?" හිස්සුන් වහන්සේලා පිළිතුරු දෙනවා "ස්වාමීනි ලුණු කැටය දිය වෙලා යනවා." "මහණෙනි, ඒ ජලයට කුමක් වේද?" "ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ඒ ජලය ස්වල්පය ලුණු රස බවට පත් වෙනවා. රේලගට බුදුරජාණන් වහන්සේ විමසනවා "මහණෙනි, යමිකිසි කෙනෙක් ඒ ප්‍රමාණයේම කුඩා ලුණු කැටයක් අරගෙන ගිහින් ගෙට දානවා. වික වේලාවක් යන කොට ලුණු කැටය දිය වෙලා යනවා. මහණෙනි, ගංගා ජලය ලුණු රස බවට පත් වෙනවාද නැදිද? "ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ගං දිය එබදු කුඩා ලුණු කැටයකින් ලුණු රස බවට පමුණුවන්නට ප්‍රාථමික කමක් නැ."

රේලගට බුදුරජාණන් වහන්සේ විමසනවා "මහණෙනි, එක හා සමාන ලුණු කැට වලින් එකක් ජල බදුනෙහි තිබුන ස්වල්ප ජලය ලුණු රස බවට පමුණුවන්නට, ඒ ජලයේ ප්‍රකානි ස්වභාවය විකානි කරලා විපරිත කරන්නට සමත් වුනා. නමුත් එබදුම ලුණු කැටයක් ගෙට දැමු විට ඒ ගං දිය විපරිත කරන්නට විකානි කරන්නට ඒ ලුණු කැටය සමත් වුනේ නැ. "මහණෙනි, කුමක් නිසාද? එක හා සමාන ලුණු කැට දෙකක් දෙයාකාර අවස්ථාවකදී දෙයාකාර ප්‍රතිඵලයක් ඇති කළේ? බදුනේ තිබුන ස්වල්ප ජලය ලුණු රස බවට පැමිණෙන්නටන් ගං දිය ලුණු රස නොවෙන්නටන් හේතුව කුමක්ද?" හිස්සුන් වහන්සේලා පිළිතුරු දෙනවා "ස්වාමීනි බුදුරජාණන් වහන්ස, බදුනෙහි තිබුන ජලය ඉතා ස්වල්පයයි. ජලය ස්වල්පය නිසා, අල්පේගාකා හාවය නිසා තමන්ගේ තත්වය රැක ගත්නට බැරිවුනා. බාහිරින් පැමිණුන ඉතා කුඩා බාධකයෙන් තමන් විපරිත වෙලා විකානි වෙලා තමන්ගේ තත්වය විනාග කර ගත්තා. නමුත් ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ගංගාවහි ජල කද සුවිශාලයි. එය මහේගාකායයයි. ඒ නිසා ස්වාමීනි ඒ ගං දියට එබදු ලුණු කැටයක් තබා රේට වඩා මහත් වූ ලුණු කදක් දැමීමත් ඒ ගංගා ජලය සහමුලින්ම ලුණු රස බවට පමුණුවන්නට කෙනෙක් සමත් වන්නේ නැ.

බූදුරජාණන් වහන්සේ දේශනා කරනවා "මහජෙනි, අන්ත ඒ වගේ තමයි අල්පේශාකා පුද්ගලයා, ගුණයෙන් හිත මානසික ගක්තියෙන් හිත දින වූ පුද්ගලයා තමන් සතු ඉතා කුඩා අකුසල කරමයෙනුත් මහා දුක් ඇති කර ගෙන සසර ගමනේ අප්‍රමාණ දුක් පිඩා වලට හාජනය වෙනවා. නමුත් යමිකිසි කෙනෙක් මනසින් ගක්තිමත් නම් මහේශාකා නම් ගුණ තුවණින් පිරිපුන් නම්, යම් හේතුවක් තිසා එබදු පුද්ගලයා අතින් අකුසල කරමයක් සිදු වෙලා තිබුනත්, එය දිවියධම්ම වේදනිය වශයෙන් සුළු විපාකයක් ඇති කරනවා විනා මහා විපාකයක් ඇති කරලා ඒ තැනැත්තා යට කොට ක්‍රියාත්මක වෙන්නට සමන් වෙන්නේ නෑ. එහෙමතම් අල්පේශාකා පුද්ගලයා යටකොට කරම ගක්තිය ක්‍රියාත්මක වෙනවා. මහේශාකා පුද්ගලයා තමන්ගේ මානසික ගක්තිය තුළින් කරම වේගය යටකොට ක්‍රියාත්මක වෙනවා.

අල්පේශාකා / මහේ ගාක්නය

මේ අල්පේශාකා මහේශාකා කියන වචන දෙක ඇහෙන කොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් හෝතික වශයෙන් ඇතිවෙන යම් තත්වයක් පිළිබඳව. නමුත් යමිකිසි කෙනෙක් ධනයෙන් බලයෙන් හැකියාවන්ගෙන් දැන උගත් කම් වලින් නිලතල වලින් පිරිස් බලයෙන් ඇති කර ගන්නා මහේශාකා බව පිළිබඳව නෙමෙයි මේ සූත්‍යයේදී විග්‍රහ කෙරෙන්නේ. ඒ කියන කාරණා යමිකිසි මහේශාකා බවක් ඇතිවෙන්නට කරුණු වෙනවා. සසරේ කරන ලද පුණු විපාකයක් වශයෙන් කෙනෙකුට එබදු බාහිර මහේශාකා බවක් ඇතිවෙන්නට පුළුවන්. නමුත් ඒ බාහිරින් ඇති වෙන්නාපු මහේශාකා බව පමණක් කරම වේගය අහිබවා යන්නට ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒ තිසා තමයි ජන වහරේ තියෙන්නේ "රජකම් කළත් කළකම් පලදෙනවයි" කියලා. රජකම් කරනවා කියලා කියන්නේ හෝතික වශයෙන් ලැබිය යුතු, බාහිර වශයෙන් ලැබිය යුතු මහේශාකා හාවය තිබුනා වුනත් ඒ පුද්ගලයෙක්. නමුත් ඒ හෝතික මහේශාකා හාවය තිබුනා වුනත් ඒ පුද්ගලයාට කරන ලද කරමයන්ගෙන් ගැලවෙන්නට පුළුවන් කමක් නෑ මානසික මහේශාකා බව තැනිනම්.

ඒ නිසා මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ ආධ්‍යාත්මික වගයෙන්, මානසික වගයෙන් යම්කිසි කෙනෙක් මහේකාක්‍රම හාවය පුරුදු පුහුණු කර ගන්නවා නම් ඒ තැනැත්තාට කළ කම් අහිබවා යන්නට පුළුවන්. කරුම ගක්තිය ලෙහා දීමන්නට පුළුවන්. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්; එහෙනම් මුගලන් හාමුදුරුවා සංධිමතුන් අතර අගතැන්පත් වන තරමට මනස දියුණු කරලන්, බුදු හාමුදුරුවා සම්මා සම්බුද්ධත්වය තෙක් මනස දියුණු කරලන් උන්වහන්සේලාට අකුශල කම් විපාක දුන්නේ කොහොමද කියලා. අර්හත්වයට පත් වෙනවා කියන්නේ අවිද්‍යාවන්, ඇලීම හා ගැටීමන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීමයි. එබදු කෙනෙකුට කුශල කම්ය පමණක් මට විපාක දෙන්න මින අකුශල කම්ය විපාක නොදී වලක්වා ගන්න මින කියන අවශ්‍යතාවයක් මතු වෙන්නේ නැහැ. කුශලකම් විපාක දුන්නත් අකුශල කම් විපාක දුන්නත්, ඒ දෙකම විපාක නොදුන්නත් උන්වහන්සේලාට ගැටුවක් නැහැ. ඒ පිළිබඳව සියලු අභේක්ෂා අතහැරලා සිටින නිසා හේතු මතුවන මතුවන ආකාරයට එලය මතුවෙන්න ඉඩහැරලා නිහති වෙනවා.

නමුත් ලොකික ජීවිත ගත කරන අයට දුක් අඩුකරගෙන සැප වැඩි කරගෙන ජීවත් වීමටත්, කම්ය අහිබවා කම්ක්ෂයකර ක්‍රාණය ලබමින් අර්හත්වයට පැමිණීමටත්, කම්ය හා කම් විපාකය හසුරුවා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. එසේ කම්ය හසුරුවන්න හෝ අහිබවා යන්න අවශ්‍ය මහේකාක්‍රම බව ගොඩ නගා ගැනීම පිළිබඳවයි මේ ලෝක එල සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. එහෙම නම් අපට මෙහිදී විශේෂයෙන් වැදගත් වන්නේ, "කොහොමද කෙනෙක් මහේකාක්‍රම වෙන්නේ?" කියන කරුණ පිළිබඳව අවධානය යොමු කිරීමයි. මේ සූත්‍රයේදී තරාගතයන් වහන්සේ දක්වනවා එසේ මහේකාක්‍රම වෙන්නට සාධක වන කරුණු හතරක්. ඒ කරුණු හතර මැනවින් පුරුදු පුහුණු කිරීමෙන් පුද්ගලයෙකුට මහේකාක්‍රම වෙන්න පුළුවන්.

මහේකාක්‍රම වීමට

මහේකාක්‍රම වීම සඳහා තරාගතයන් වහන්සේ දක්වන කරුණු හතර තමයි

- | | |
|---------------|--------------------|
| 1. කාය හාවනාව | 3. විත්ත හාවනාව හා |
| 2. ශිල හාවනාව | 4. පක්ෂීකු හාවනාව. |

හාවනාවයි කියනකොටම බොහෝ දෙනාට සිහිපත් වෙන්නේ වාචිවෙලා ඉදගෙන කකුල් දෙක නමාගෙන අත්දෙක නමාගෙන කොත්ද කෙලින් තියාගෙන තොසේල්වී කරන කටයුත්තක් පිළිබඳව. නමුත් ඒක එකතුරා ඉරියවිවක් පමණයි. හාවනාව කියන එක ඒ ඉරියවිවෙන් කරන්නත් පූජ්‍යත්වයි. වෙනත් ඉරියවිවතින් අවශ්‍ය නම් කරන්නත් පූජ්‍යත්වයි. නමුත් අපි ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නට ඕන ඉරියවිව කුමක් වුනත් හාවනාව කියලා කියන්නේ කුමක්ද? හාවනාව කියන්නේ වැඩිමයි. යමිකිසි පුද්ගලයෙකුගේ සිත ගත වඩින්නට පූජ්‍යත්වයි. නම් එය හඳුන්වනවා හාවනාවයි කියලා. අපි සමඟ හාවනා විද්‍රෝෂනා හාවනා ආදි නොයෙක් ආකාර හාවනා ප්‍රහේදයන් ඉගෙන ගෙන තියනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝණ එල සූත්‍රයේදී සතර ආකාර හාවනාවක් පිළිබඳව පැහැදිලි කරනවා.

පළවෙනි හාවනාව තමයි කාය හාවනාව. දෙවෙනි හාවනාව ශිල හාවනාව. තුන්වෙනි හාවනාව විත්ත හාවනාව. භතරවෙනි හාවනාව පක්ෂීකු හාවනාව. මේ සතර ආකාර හාවනාවන් මැනවින් පූහුණු කරනවා නම් තැවත තැවත පූහුණු කරනවා නම් ඒ තැනැත්තා මහේරාකා පුද්ගලයෙක් වෙනවා. කරමය අහිඛවා යා හැකි, කරම විපාක මැඩිපැවැත්විය හැකි පුද්ගලයෙක් බවට පත් වෙනවා. නමුත් යමිකිසි කෙනෙක් කාය හාවනාවෙන් හින වෙනවා නම්, ශිල හාවනාවෙන් හින වෙනවා නම් පිරිහෙනවා නම්, ඒ වගේම විත්ත හාවනාවෙන් පිරිහෙනවා නම්, පක්ෂීකු හාවනාවෙන් පිරිහෙනවා නම් ඒ තැනැත්තා මානසික වශයෙන් අඛල දුබල හින දින පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ තැනැත්තා යටකොට කරම වේගය ක්‍රියාත්මක වෙනවා. ඉතා සුළු කරමය පවා මහා විපාකයක් ඇති කරනවා. හරියට අර කුඩා ජල බිඳ ප්‍රං්ඡි ලුණු කැටයකින් විකෘති කරලා ලුණු රස බවට පත් කළා සේ. ඒ ජලයෙහි තිබුණු මිහිරි බව රෙක ගන්නට ඒ ජලය සමත් වුනේ තැ. කුඩා බාධකයෙන් වුනත්, කුඩා බලපැමකින්

වුනත් විකාශී වුනේ කුමක් නිසාද? තමන් අල්පේශාකා නිසයි. අන්න ඒ වගේ යමිකිසි පුද්ගලයෙක් අල්පේශාකා වෙනවා නම් ඒ තැනැත්තා බාහිරින් පැමිණෙන සූළ බාධකයකින් පවා විකාශී වෙනවා. තමන් සතු කුඩා අකුසල කරම විපාකයෙන් පවා මහා දුක්ඛ විපාකයක් ඒ තැනැත්තාට හිමි වෙනවා.

අවශ්‍ය නම් කෙනෙකුට මේ දුබල තත්වයෙන් තැගී සිටින්නට පුළුවන්. ඒ සඳහා පුහුණු කළයුතු කරුණු හතර තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝක්ල සූත්‍රයේදී දක්වන්නේ. එහි පළමුවැන්න කාය හාවනාවයි. කාය හාවනාවයි කියන්නේ කය වච්චනවා. කය පුහුණු කරනවා. කය වච්චනවා කියලා කියන්නේ කැම කාලා විටමින් වර්ග පානය කරලා නොයෙක් අභ්‍යාස කරලා අයෝමය පුරුෂයන් වගේ තමන්ගේ කය වච්චන ගන්නවා කියන එක නොමෙයි. ඒ අය කරන්නේ ගිරිර මාංශය වච්චන එකයි. බුදුරජාණන් වහන්සේ මෙහි දක්වන්නේ කාය හාවනාව හැටියට සුදුසු තැන සුදුසු ආකාරයෙන් කය සංවර කරගන්නට පුහුණු විමයි. සුදුසු තැන සුදුසු ආකාරයෙන් කය හසුරුවා ගන්නට යම් කෙනෙකුට පුළුවන් නම් ඒ තැනැත්තා කාය හාවනාවෙන් යුත්තයි කියලා කියන්නට පුළුවන්.

කයේ සංවරය

අපි සිතමු පැයක් පමණ වේලා වාඩි වෙලා ධර්මග්‍රුවණය කරන කොට එහාට මෙහාට ඇඟරෙන්නේ තැතුව තැපියන්නේ තැතුව කෙදිරි ගාන්නේ තැතුව නිස්කලංකව පුරුණ අවධානය ධර්මග්‍රුවණයට යොමු කරගෙන කය එක් ආකාරයකින් පවත්වා ගන්නට අපි කය පුහුණු කරලා කියනවා නම්, එපමණකට ඒ තැනැත්තා කාය හාවනාවෙන් යුත්තයි කියලා කියන්නට පුළුවන්. යමිකිසි යහපත් කටයුත්තක් සඳහා අපට සැහෙන වෙලාවක් හිටගෙන ඉන්න වුනොත් අපට පුළුවන්ද විපරිත නොවී කය ඒ ඉරියවිවෙන් පවත්වා ගන්නට. යම් අත්‍යාවශ්‍ය යහපත් කටයුත්තක් සඳහා සැහෙන දුරක් අපට පයින් යන්නට වුනොත් අපට පුළුවන්ද කය ඒ ආකාරයෙන් හසුරුවා ගන්නට. මෙසේ සුදුසු තැන සුදුසු

ආකාරයෙන් කය හසුරුවා ගන්නට පුළුවන් හැකියාව කාය හාවනාවයි කියලා සඳහන් කරනවා. මේ අපි සඳහන් කළේ එහි ප්‍රාථමික අවස්ථාවයි.

තවත් ගැමුරට යනකාට ආවේග හමුවේදී පුද්ගලයාට කය සංසුන් කර ගන්න සංවර කර ගන්නට පුළුවන් හැකියාව කාය හාවනාවයි. ඒ කියන්නේ පුද්ගලයාට විටින් විට නොයෙකුත් මතේ ආවේගයන් මතු වෙනවා. ද්‍රේවියය තොර්ධය ඒ වගේම පසු තැවීම ගෝකය රාගය වැනි ආවේගකාරී මතේහාවයන් නිසා කය විකෘති වෙනවා. එබදු අවස්ථාවන් හිදී පුද්ගලයා සමන් වෙනවා නම් තමන්ගේ කය නිසි ආකාරයෙන් සංවර කර ගන්න, ඒ තැනැත්තා කාය හාවනාවෙන් යුත්තයි කියලා හඳුනා ගන්නට පුළුවන්.

සංමානයෙන් තමන්ගේ කටයුතු කරගන්නවත් ගක්තිය නැති පුද්ගලයෙක් වුණත් තරහ මතු වුණාම, ආවේග මතු වුණාම දෙනුන් දෙනෙකුවත් අල්ලා තවත්වන්නට බැරි තරම් මහා ගක්තියක් ඇතුව ක්‍රියාත්මක වෙන ගැටී සමහර විට අපට ජේනවා. ඒ කුමක් නිසාද? අර මනස තුළින් ඇති කරන්නාවූ ආවේගකාරී ස්වභාවයෙන් කය විකෘති කරනවා. මාංග පේදි තද කරනවා. ලේ ගමන විකෘති කරනවා. ආශ්චර්ය ප්‍රාශ්චර්ය විකෘති කරනවා. මේ සියල්ලක්ම නිසා ගිරියේ යමිකිසි දරදු දඩ්බිබර ස්වභාවයක් ඇති වෙනවා. මේ ස්වභාවය ඒ පුද්ගලයාට පාලනය කර ගන්නට බැරි වුනෙන් බොහෝ අකුසල කරුම කර ගන්නට හේතුවක් වෙනවා. අන් අය සමග ද්බර ඇති කර ගන්නට, ගැටුම් ඇති කර ගන්නට ඒ වගේම සත්ව සාතනයට පෙළගෙන්නට කෝලාහල කර ගන්නට, ඒ කය සංවර කර ගන්නට බැරි විම හේතුවක් වෙනවා. ඒ නිසාම සමාජයෙන් අපවාද විදින්නට හිරේ යන්නට ඒ වගේම අන් අයගෙන් ගුට් කන්නට අන් අයගෙන් මැරැමි කන්නට ඒ තැනැත්තා පසුබීම සකසා ගන්නවා. අකාලයේ මැරෙන්නට හේතුවෙන ඉතා කුඩා අකුසල කරුමයක් ඒ තැනැත්තා සතුව තිබුනා නම් එය සැනෙකින් මතුවෙලා ජ්විතය විනාශ කරන්නට තරම් මහා විජාකයක් ඇති කරනවා. අර තමන්ගේ

කය සංවර කර ගන්නට බැඳීව, දඩිබ්ලිජ්‍ර කය නිසා අන් ආය සමග ආරවුල් ඇති කර ගන්නට යාම නිසා කාගේ හරි වෙඩි පහරකට පිහිය ඇශ්‍රුමකට වස විසකට ලක්වෙලා ඒ තැනැත්තා ජ්‍යෙෂ්ඨක්ෂයට පත්වෙමින් තමන්ගේ සසර කර ගන්නා ලද ඉතා සුළු කරමය පවා සැනෙකින් විපාක දෙන්නට මගක් හදා ගන්නවා. ඇයි එහෙම මුණේ? කය සුදුසු විදිහට අවශ්‍ය තැන සංවර කර ගන්නට පූහුණු නොකළ නිසා.

ඒ විතරක් නොමෙයි යමිකිසි කෙනෙක් කය සංවර කර ගන්නට පූහුණු නොකළාත්, වෛද්‍යවරු විශේෂයෙන් පැහැදිලි කරනවා නිතර නිතර ආවේග බහුල වෙනකාට ආර්ථාස ප්‍රශ්නවාසය විකාති වෙනවා. ලේ ගමනාගමනය විකාති වෙනවා. මාංග ජේගි විකාති වෙනවා. ඒ වගේම ගිරිර අභ්‍යන්තරයේ ගලන හෝමෝන එන්සයිම වර්ග විකාති ආකාරයෙන් නිශ්පාදනය වෙන්නට පටන් ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට පුද්ගලයා කළක් යදි බොහෝ බරපතල රෝග පිඩා වලට ලක් වෙනවා. හඳු රෝග, අධි රුධිර පිඩිනය ඒ වගේම ගිරිරයේ නොයෙක් තැන මේද තැන්පත් වීම, හන්දී ඉදිමීම, දියවැඩියාව. මේ ආදි බොහෝ රෝග හට ගන්නට ප්‍රධාන කාරණයක් හැටියට වෛද්‍යවරු හඳුනා ගෙන තියනවා ආවේග බහුල වීම.

එහෙමත් රෝගී වෙන්නට ජේතුවෙන ඉතා කුඩා අකුසල කරමයක් ඒ තැනැත්තා සතුව තිබුණත් එය ප්‍රබල ආකාරයෙන් මතු වෙලා හඳු රෝගයකින් ජ්‍යෙෂ්ඨය විනාශ කරන්නට, එහෙම තැනැත්තා ස්නායු විකාති වෙලා අංශයක්ම පන තැනිව ජ්‍යෙෂ්ඨයෙ අවසාන හාගයේ ඔත්පලට පිඩා විදින්නට, මේ විදිහට මුළු ජ්‍යෙෂ්ඨ කාලයම රෝග පිඩා වලට ලක් වෙලා විද්‍යාන්නට හෝ අකාලයේ ජ්‍යෙෂ්ඨය අහෝසි වෙන්නට තරම් මහා විපාකයක් ඇති කරන්නට සමත් වෙනවා තමන්ගේ කය සංවර කර ගන්නට පුරුදු පූහුණු නොවීම.

ඒ වගේම රාගය ගේකය හිතිය වැනි මනෝ හාවයන් තුළිනුත් පුද්ගල ගිරිරය විකාති වෙනවා. හිහියෙක් හැටියට

රාගය යම් යම් අවස්ථාවල පැවැත්විය යුතුයි. හැම අවස්ථාවකම නොවෙයි. පැවැත්දෙක් හැටියට ගත්තොත් ඒ පැවැත්දාට හැම විටම රාගය පාලනය කර ගත්තට වෙනවා. රාගයෙන් ගත විකෘති වීම සමනය කර ගත්තට වෙනවා. ගිහියෙක් නම් ඒ ගිහියාට සුදුසු තැන රාගය පවත්වන්නටත් තුෂුදුසු තැන රාගයෙන් ඇතිවන විකෘතිය සමනය කරගෙන කය සංවර කර ගත්තටත් පුරුදු පුහුණු වෙන්නට ඕනෑ. මැනවින් කය පුහුණු කිරීමයි කියන්නේ සුදුසු තැන ත්‍රියාත්මක වෙන්නටත් තුෂුදුසු තැන නිශ්චිය කරලා සමනය කරන්නටත් පුහුණු වීමයි. එබදු තැනැත්තා මැනවින් කාය හාවනාව පූගුණ කළ කෙනෙක් කියලා කියන්නට පුළුවන්. එහෙම නොහැකි වුනොත් ඒ තුෂුන් ඉතා කුඩා අකුරල කරම වලට පවා මහා විජාක ඇති කිරීමට පසුව්ම සැකසෙනවා. මෙලොව පරලොව විනාග වෙනවා. රාගය නිසා ඇතිවන කායික විකෘතිය පුද්ගලයාට සමනය කරගත්තට නොහැකි වුනොත් ඒ තැනැත්තා විකෘති කාමයට පෙළඳෙන්න පුළුවන්. කාම මිරූවාරයට පෙළඳෙන්න පුළුවන්. නොයෙකුත් කාම අපරාධයන්ට පෙළඳෙන්න පුළුවන්. කුමක් නිසාද? රාගයෙන් ඇතිවන කායික විකෘතිය සමනය කරගත්තට ඒ තැනැත්තා සමත් නොවන නිසා. ඒ තුෂුන් සමාජ අපවාදයට ලක් වෙන්නට, සමාජ රෝග වැළඳෙන්නට, ඒ වගේම නොයෙක් ආකාරයෙන් දුක් විදින්නට රෝගීව මත්පළ වෙන්නට අකාලයේ දිවි තැසෙන්නට බොහෝ අකුරල කරම කර ගෙන අපා ගත වෙන්නට ඒ තැනැත්තාට මග සැලසෙන්නේ කාය සංවරය පුහුණු කරලා තැනි කම නිසයි.

ආනාපානසනිය උද්ධ්‍ර වෙනවා

ඒ නිසා ආවේග හමුවේදී තමන්ගේ කය සංවර කර ගත්තට පාලනය කර ගත්තට පුරුදු පුහුණු කරනවා නම් එය කාය හාවනාවයි. මෙය පුහුණු කරන්නට ආවේග ඇතිවන අවස්ථාවන්හිදී ඒ පිළිබඳව සිහි කළ්පනාවෙන් කය සිත සංවර කිරීමත් අවශ්‍ය වෙනවා. ඒ වගේම කෙනෙකුට ආනාපාන සති හාවනාව උපකාර

කර ගන්නටත් පුළුවන්. ආනාපානය හෙවත් ආශ්චර්ය ප්‍රශ්නය කය ක්‍රියාත්මක විමේ මූල ගක්තිය හැටියටයි දක්වන්නේ. ඒ නිසා එය කාය සංඛාර යන විශේෂ තමකින් හඳුන්වනවා. කාය සංඛාර කියන්නේ කය පැවැත්වීම පිළිබඳ මූලික සාධකය. ඒ නිසා යම්කිසි කෙනෙක් ඒ ආශ්චර්ය ප්‍රශ්නය පිළිබඳව සිහිය පිහිටුවා ගෙන ද්‍රව්‍යකට රික වෙළාවක් හෝ ඒ පිළිබඳව ඒකාග්‍රතාවය පුහුණු කරනවා නම්, ආශ්චර්ය ප්‍රශ්නය ප්‍රශ්නය ගැඹුරින් අවබෝධ කර ගන්නවා නම්, කළක් එය පුහුණු කරදී තමන්ගේ ගතසිත සැනෙකින් සංවර කර ගන්නට සමත් වෙනවා. අවශ්‍ය තැන ක්‍රියාත්මක කරන්නට අනවශ්‍ය තැන නිශ්චිය කරන්නට ඒ තැනැත්තා යම් පුහුණුවක් ලබනවා. ඒ නිසා ගැඹුරින් කාය හාවනාව පුරුදු පුහුණු කරන තැනැත්තාට ආනාපාන සතිය ඒ සඳහා විශේෂයෙන් උපකාර කර ගන්නට පුළුවන්. යම්කිසි කෙනෙක් මේ කවර ආකාරයකින් හෝ අවැසි තැන අවැසි විදිහට කය හසුරුවා ගන්නට පුරුදු පුහුණු කරනවා නම් එය කාය හාවනාවයි.

මෙයින් අදහස් කරන්නේ හාවනා කරදී සුදුසු ලෙස කය පාලනය කර ගැනීම පමණක් නොවයි. කවර කටයුත්තක් වුනත් සාර්ථක කර ගන්නට මේ කය පිළිබඳ පුහුණුව අත්‍යාවශ්‍ය වෙනවා. අධ්‍යයන කටයුතුවල නිරත වෙන කෙනෙක් නම් උදාසීන නොවී කය ප්‍රබෝධමත්ව පවත්වා ගැනීමට සරල ව්‍යායාම, සරල සංයම අත්‍යාච වැනි දේන් සරල හාවනා ක්‍රමත් උදාවි කර ගන්න පුළුවන්. කය උදාසීනව නිශ්චිය වීම වළක්වා ගන්නත් මින. ඒ වගේම අධික ලෙස වෙහෙස විමෙන් වෙන විකෘතිය සමනය කර ගන්නත් මින. ඒ දෙකම නිසි පරිදි පවත්වා ගන්නා තරමට අධ්‍යයන කටයුතු වඩා පහසුවෙන් සාර්ථකව සිදු කර ගන්න පුළුවන්.

ත්‍රිඩා කිරීමේදී, කරමාන්ත කිරීමේදී, රාජකාරී වල නිරතවීමේදී, මෙන්ම දෙනික කටයුතු නිසි ලෙස පවත්වා ගැනීමටත්, නිරෝගී බව පවත්වා ගැනීමටත් විශේෂයෙන් කාය හාවනාව උපකාර වෙනවා. ඒ කාය හාවනාවෙන් යුත්ත තැනැත්තා ඇතැම් කරම විපාක පවා අභිබවා යන්නට තරම් මහේකාකා

භාවයක් ඇතිකර ගන්නවයි කියලා තරාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා.

ශික්ෂණය හා සංවරය

රේලුගට දෙවෙනි කාරණය ගිල භාවනාව. ගිලයයි කියන්නේ කය වචනය පිළිබඳව ඇති කර ගන්නා සංවරයයි. අපි මූලින් කාය සංවරය පිළිබඳව කතා කලා. මෙතනදී දක්වන්නේ කය වචනය දෙකම සංවර කර ගැනීම. කය වචනය දෙක සංවර කරදී සිත සංවර නොකොට බලහත්කාරයෙන් එය කිරීම ප්‍රමාණවත් නැ.

ගිලය කොටස් දෙකකින් යුක්තයි. ශික්ෂණය සහ සංවරය කියලා. ශික්ෂණයයි කියන්නේ සිතුවිලි වශයෙන් නොයෙකුත් කෙලෙස් බරම පාප බරම මතු වෙනවා, නමුත් වචනයෙන් සහ කයෙන් ත්‍රියාත්මක වෙන්නට නොදී බලහත්කාරයෙන් පාලනය කරනවා. ඒකට කියනවා ශික්ෂණයයි කියලා. හැඳු සංවරයයි කියලා කියන්නේ මනස තුළින් එන පාපකාරී වේතනා හට ගන්නේ කොහොමද, ඒ විකෘතිය ඒ නොසන්සුන් බව අසංවර භාවය පහල වෙන්නේ මොන මොන හේතු තිසාද කියලා නුවණීන් තේරුම් අරගෙන අභ්‍යන්තරයෙන්ම එය සමනය කරගෙන කාය වාර් මනා සංවරය ඇති කර ගන්නට පුළුවන්නම් එය හැඳු සංවරයයි. හැඳු ගිලයයි. මෙහි ගිල භාවනාව කියලා කියන්නේ මේ ආකාරයෙන් සිත කය වචනය පිළිබඳව ඇති කර ගන්නා සංවරය නැවත නැවත පුරුදු පුහුණු කිරීමයි.

යමිකිසි කෙනෙක් ගිල භාවනාව මැනවින් පුහුණු කළාත් ඒ තැනැත්තා මහේශාක්‍ය භාවයට පත් වෙනවා. යමිකිසි කෙනෙක් ගිල භාවනාව පුරුදු පුහුණු නොකරනවා නම් ඒ තැනැත්තා හිත දීන වූ අල්පේශාක්‍ය පුද්ගලයෙක් වෙනවා. තමන්ගේ කරම විතරක් නෙමෙයි අනුන්ගේ කරමත් ඔහු යටකොට ගළායනවා. අපි මූලින් කිවිවනේ මිටි තැනින් වතුර බහිනවයි කියලා. ඒ මිටි තැනින් කාලයක් වතුර බැහැගෙන යනකොට එතැන සෝදා පාඨවට ලක්වෙලා කළකදී රිකෙන් රික කානුවක් වගේ ගැණුරට

හැරෙනවා. එකම තැනින් වතුර බැහැලා එය විශේෂ වික හැරිලා කානුවක් බවට පත් වුනහම අහල පහල තියෙන කුණු කානු වල වතුර ඔක්කෝම එතනින් බැහැලා යන්නට පටන් ගන්නවා. අහල පහල තියන සියලුම ජලය එතනින් ගලා බැහැලා අවට සියල්ල විනාශ කරගෙන යනවා. එබදු මහ විනාශයක් වුනේ කුමක් නිසාද? මිටි තැනක් වූ නිසයි.

අනුන්ගේ කරුම තමන්ගේ පිටින්

අන්න ඒ වගේ තමයි යමිකිසි කෙනෙක් ගිල භාවනාවෙන් යුත්ත නොවෙනවා නම්, ගිලයෙන් පිරිහෙනවා නම් ඒ අල්පේෂාකා බව නිසා තමන්ගේ කරුම විතරක් නොමෙයි අහල පහල ඉන්න අනු මනුෂ්‍යයන්ගේ, අනු සත්වයින්ගේ කරුමත් තමන් හරහා ත්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ඇයි එහෙම සඳහන් කළේ? මේ කුසලාකුසල කරුමයන් පුද්ගලයෙක් වෙත ත්‍රියාත්මක වෙන මාධ්‍ය තුනක් මේ ලෝකය තුළ විද්‍යාමාන වෙනවා. එක්කෝ තමන්ගේ මනස හරහා තම කරුම වේගය ත්‍රියාත්මක වෙන්නට පුළුවන්. එහෙම නැත්තම් තමන්ගේ කරුම වේගය අනු පුද්ගලයෙකුගේ මනස හරහා තමන් වෙත ත්‍රියාත්මක වෙන්නට පුළුවන්. එහෙමත් නැතිනම් තමන්ගේ කරුම වේගය සොඳා දහම හරහා තමන් වෙත ත්‍රියාත්මක වෙන්නට පුළුවන්.

පළමුවන මාධ්‍ය තමයි තමන්ගේ මනස. දෙවන මාධ්‍ය තමයි අනුන්ගේ මනස හරහා ත්‍රියාත්මක වීම. තුන් වැනි මාධ්‍ය තමයි සොඳා දහම හරහා ත්‍රියාත්මක වීම. අපි මේ කාරණය උදාහරණයකින් පැහැදිලි කළුත්; අපි හිතමු යමිකිසි කෙනෙක් පෙර සසරෙහි ප්‍රාණ සාත අකුසලයක් සිද්ධ කරලා තියනවා. ප්‍රාණසාත අකුසල කරුමයෙහි ප්‍රකට විපාකය තමයි අකල් මරණය. අකල් මරණයකට ගොදුරු වෙන්නට තරම් හේතුවන ප්‍රබල ප්‍රාණසාත අකුසල කරුමයක් යමිකිසි කෙනෙක් සිද්ධ කරලා තියනවා නම්, ඒ කරුමය තමන්ගේ මනස හරහා මතු වෙන්නේ, තමන්ගේ මනස දුරටත් නම් පමණයි. අපි මුළුන්ම සඳහන් කළා

මනසින් දුබල වූ හින දින පුද්ගලයාගේ විත්ත සත්තානය හරහා තමයි මේ අකුසල කරම ගක්තිය කියාත්මක වෙන්නේ. තමන්ගේ මනස දුර්වල නම් ඒ කරමය තමන්ගේ මනස හරහාම මතු වෙනවා. එතකොට මුළුමියා සමග ගැටිලා, බිරිදා සමග ගැටිලා සැමියා සමග ගැටිලා ලෝකයේ අන් අය සමග ගැටිලා, ඒ අයට හොඳ පාඩමක් උගේන්වන්ට කියලා තමන්දිවි නසා ගන්නට පෙළුණෙනවා. අන් අය සමග සිත් නොහොඳ කම් ඇතිවෙලා තමන්ගේ බලාපොරොත්තු සංල කර ගන්නට අන් අය ඉඩ නොදෙන නිසා ඒ අයගෙන් පලි ගන්නට, ඒ අයට පාඩමක් උගේන්වන්ට කියලා තමන් තමන්ගේ ජ්විතය විනාශ කර ගන්න තැනට පෙළුණෙනවා. අන් අය පාඩමක් ඉගෙන ගැනීම කෙසේ වෙතත් තමන්ගේ කරමය තමන්ගේ දුර්වල මනස කුලින්ම මතුවෙලා තමන්ගේම ජ්විතය අහෝසි කරලා විපාකත්වයට පැමිණෙනවා.

ද්වේශ සහගතව සිය දිවි නසා ගැනීම අනුන්ගේ පාණය විනාශ කරනවාටත් වඩා බරපතලයි කියා කිව යුතුයි. එයින් අදහස් කරන්නේ අනුන්ගේ දිවි නැසුවට වරදක් නැහැ කියන එක නෙමෙයි. අනුන්ගේ ජ්විතය විනාශ කරනවා නම් ඒක බරපතල අකුසල කරමයක්. නමුත් ඒක අවුරුදු සියක් හෝ දහසක් හෝ ආත්ම දහසක් හෝ ආත්ම දස්ධහසක් හෝ කල්ප දහසක් හෝ විපාක දිලා විපාක දිලා විකෙන් වික අඩුවෙලා ස්ථය වෙලා අහෝසි වෙලා යනවා. නමුත් යමිකිසි කෙනෙක් ද්වේශ සහගතව තමන්ගේ ජ්විතය විනාශ කර ගන්නවා නම් එහි ඇති බරපතලකම තමයි ලැබූ මනුෂ්‍යත්වය ප්‍රතිශේප කිරීම නිසා නැවත මනුෂ්‍යාත්ම භාවයකට එන්නට තියන ඉඩකඩ ඇතිරි යාම. යම් කරමයක් නිසා මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණුනා වුනත් ඒ නියමිත ආයු කාලය එනවිට පෙර හවයේ පුරුව නිසා නැවතත් දිවි නසා ගන්නට ඒ තැනැත්තාට සිතුවිලි පහළ විමේ ඉඩ කඩ වැඩියි. ඒ නිසා සුළු ගැටුමකදී වුනත් නැවත දිවි නසා ගන්නට පෙළුණෙනවා. රේල ආත්මභාවය වෙනකොට ආත්ම දෙකක පුරුව නිසා වඩාත් පහසුවෙන් දිවි නසා ගන්නට පෙළුණෙනවා. රේල ආත්මභාවය

වෙනකොට ආත්ම තුන හතරක පුරුව. මෙහෙම එන්න එන්නම ඒ ඇඛැඟීය දිගින් දිගට වර්ධනය වෙලා, ඒ කර්මයන් එන්න එන්නම වර්ධනය වෙනවා විනා සූය කරන්න අඩු කරන්න පහසු වෙන්නේ නෑ.

අනුත්ගේ ජ්විත තැනි කිරීම සුදුසු තැහැ. ඒක බරපතල අකුසල කර්මයක්. නමුත් රෝත් වඩා මහා හානියක් ඇති කරනවා ද්වේග සහගතව යමිකිසි පුද්ගලයෙක් තමන්ගේ ජ්විතය විනාග කර ගන්නවා නම්. නමුත් මය විදිහෙන් සිය දිවි නසා ගනීමින් තමන්ගේ මනස හරහා ඒ අකුසල කර්මය විපාක දෙන්නට ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ මනස දුරවල නම් පමණයි. මනුෂ්‍යත්වයේ අරුත තේරුම් ගන්නට ප්‍රාථමිකතාවෙන්, මේ ජ්විතයේ වටිනාකම, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය, සද්ධර්මය අසද්ධර්මය, කර්මයේ විපාකය වැටහෙනවා නම් එබදු ගක්තිමත් මනසක් තුළින් අර විදිහෙන් අකුසල කර්ම විපාකයක් මතු වී එන්නේ තැහැ. එහෙම වෙනකොට මේ කර්ම වේගය අන් අයගේ මනස හරහා අපි වෙත ක්‍රියාත්මක වෙනවා. නොයෙක් ආකාරයෙන් අන් අයට සිතුවිලි ඇති වෙනවා අපිව විනාග කරන්න. තමන් ජය ගත්තා කියලා ඒ අය තෘප්තිමත් වුනාට අවසානයේ කුමක්ද සිදු වෙලා තියෙන්නේ? අපේ කර්මය විපාක දෙන්නට ඒ අය අතකොත්වක් බවට පත් වෙලා. මාධ්‍යයක් වෙලා. නමුත් අපේ කර්මය විපාක දුන්නය කියලා ඒ අය කර්මයෙන් නිදහස් වෙන්නේ නෑ. ඒ අය අපේ ජ්විත විනාග කිරීම නිසා ඇති කර ගන්න අකුලෙය දිර්ස කාලයක් විද්‍යාත්මක මග හදා ගන්නවා.

මුළුන් මහරහතන් වහන්සේට හොරු තැලීමේදී මෙබදු තත්වයකුදී ඇති වුනේ. උන්වහන්සේ මුළුපියන්ට තලලා ඇති කර ගත් කර්මය තමන් වහන්සේගේ මනස හරහා මතු වී එන්නට ඉඩක් නෑ මනස ගක්තිමත් නිසා. ඒ නිසා ඒ කර්ම වේගය අහල පහල හිටිය මිල්‍යාදාඡේකයින්ගේ මනස හරහා මතු වෙලා උන්වහන්සේගේ ජ්විතය විනාග කරන්නට පෙළුමුනා. තමන්ට අවශ්‍ය දේ කර ගත්තයි කියලා ඒ අය තෘප්තිමත් වුනාට අවසානයේ

කුමක්ද සිද්ධ වුනේ? මූලෙන් හාමුදුරුවන්ගේ කරමය විපාක දිලා අහෝසි වුනා. අර මිනිස්සු මහා ආනන්තරය පාපකරමයක් සිදු කරගෙන ආත්ම බොහෝ ගණනක්, කල්ප බොහෝ ගණනක් දුක් විදින්නට මග හදා ගත්තා.

මෙහෙම කියනකාට කෙනෙකුට හිතෙන්නට පුළුවන්, මේ කරමය මොනතරම් අසාධාරණයිද කියලා. අනුන්ගේ කරමය ඇයි මේ තව කෙනෙක් හරහා ත්‍රියාත්මක වෙන්නේ කියලා. අන්න ඒකයි මම මුළුන්ම සඳහන් කළේ ඒ අය ශිල හාවනාවෙන් යුත්ත වුණානම්, ප්‍රාණ සාතයෙන් වලකින්නට අදත්තාදානයෙන් වලකින්නට සත්ව හිංසාවෙන් වලකින්නට තමන් සංවර කර ගත්තා නම්, කවදාවත් අනුන් නසන්නට පෙළඹුලා අනුන්ගේ කරමය තමන් හරහා ත්‍රියාත්මක වෙන්නේ නැ. අනුන්ගේ කරමයෙන් ඔවුන් තිදහස් කරලා, කරමය තමන් දේශට අරගෙන සසරේ විද්‍යාවන්නට මග සලස්වා ගත්තේ ශිල හාවනාව නැති තිසයි. ශිල හාවනාවෙන් පිරිහුණොත් තමන්ගේ කරම විතරක් නෙමෙයි අනුන්ගේ කරමත් තමන් මතින් ගලායනවයි කියලා මම මුළුන් සඳහන් කළේ ඒ තිසයි.

මිටි තැනින් වතුර බහින කාට අහල පහල තියන කුනු කානු වල වතුරත් එතතින් ගලා බහින්නට කළකදී යොමු වෙනවයි කියලා මම සඳහන් කළේ ඒ තිසයි. පවිකම් වලින් වලකින්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපා ගත වෙන තිසා විතරක් නෙමෙයි. මනුෂ්‍යයෙක් හැරියට ඉපදිලා තමන්ගේ කරමත් ලෙහා ගත්තට කටයුතු කළයුතු මේ ආත්ම හාවය, තමන්ගේ කරම වලත් පැටලිලා අනුන්ගේ කරමත් පටලවා ගෙන ඒ සියල්ල තමන්ගේ දේශට අරගෙන විද්‍යාවන්නට මග හදා ගත්තට නම් එහි ඇති මනුෂ්‍යත්වය කුමක්ද?

මනුෂ්‍යයා කියන්නේ උසස් මනසක් ඇති කෙනෙක්. උසස් මනසක් ඇත්තම් ඒ තැනැත්තාට හැකිවිය යුතුයි අනුන්ගේ කරම දේශට නොගෙන තමන්ගේ කරමත් ලෙහා ගෙන මේ සසරින් තික්මෙන්නට මග හදා ගත්තට. එහෙම කළ නොහැකි වෙන්නේ

තමන් ශිල භාවනාවෙන් පිරිහිලා හිත දින වෙත නිසයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශිල භාවනාව යම්කිසි කෙනෙක් පූරුණ කලොත් තමයි ඒ තැනැත්තා කරම ගක්තිය අහිඛවා යන්නට හැකි මහේශාක්‍ය භාවය ඇති කර ගන්නේ.

අහක යන කම් දේශනට ගන්න විපා

දැන් අපි සඳහන් කළා එක්කෝ තමන්ගේ මනස හරහා කරමය විපාක දෙනවා. එහෙම නැත්තම් අනුන්ගේ මනස හරහා විපාක දෙනවා. රේඛට කරමය විපාක දෙන තුන්වැනි මාධ්‍ය තමයි සෞඛ්‍ය දහම. ඒ කියන්නේ ගංච්චර ගලලා මූහුද ගොඩ ගලලා හඳුසි අනතුරු සිද්ධ වෙලා භුමි කම්පා ඇතිවෙලා නාය ගිහිල්ලා හිති කදු ප්‍රපුරලා රෝග පිඩා ඇති වෙලා, පුද්ගලයාගේ ජ්විතය විනාශ කරන්නට ඒ අකුසල කරමය සෞඛ්‍ය දහම තුළින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. තමුත් සෞඛ්‍ය දහම ක්‍රියාත්මක වෙනතෙක් මිනිස්සුන්ට බලා ඉන්න අමාරුසි. ඒවා රේඛ හවයේ විපාක දෙනවා කිවිවට එතෙක් බලාගෙන ඉන්නට බැං. ඒවා තමන්ට පෙනී පෙනීම විපාක දෙන්නට ඕනෑම කියලයි හිතන්නේ. ඒ නිසා අනුන්ගේ කරම, විපාක දෙවන්නට බොහෝ දෙනා මැදිහත් වෙලා ක්‍රියාත්මක වෙනවා. අනුන්ගේ කරම විපාක දෙවන්නට තමන් මැදිහත් වුණෙන් අනෙකා කරමයෙන් තිදිහස් වෙනවා, තමන් එතැන් පටන් ඒ කරමය දේශනට අරගෙන විද්‍යාවනවා. මදුරුවෙකුට හරි අපි තලලා මරණවානම් උංටත් අකාලයේ මැරෙන්න යම් හේතුවක් ඒ මොහොත් මතු නොවුණෙන් උං ඉහිල්ලිලා යනවා අපේ පහරින් විනාශ නොවී. යම් හේතුවකින් උංටත් එවේලේ අකාලයේ මැරෙන්නට ඉඩ තිබුනා නම්, අපි අහක බලා ගෙන තැකුවත් උං මැරිලා, තැලිලා පොඩිවෙලා යන්නට පුළුවන්.

එහෙම නම් අහක බලාගෙන හරි කරමය අපි දේශනට අරගෙන, උං එතනින් තිදිහස් කරලා අපි සසඟේ විද්‍යාවන්නට මගක් හදා ගන්නවා. එයින් රැකෙන්න නම් සිල භාවනාව පූරුණ කරලා තිබිය යුතුයි.

මේ කාරණය පැහැදිලි කරගන්න හොඳ කරාවක් ජාතක පොතේ මතක හක්ත ජාතකයේ දැක්වෙනවා. එක්තරා බ්‍රාහ්මණ ආචාරය වරයෙක් "මතකහක්ත" නම් යාගයක් කරගන්න හිතුවා. ඒ සඳහා ගෙල සිදින්න සුදුසු හොඳ ජවසම්පන්න තරුණ එළවෙකු සෞයාගෙන, සේවකයින්ට අණ කළා මේ එළවා ගෙට ගෙනිහිං හොඳට නාවලා මල්දම් පලන්දාලා සරසලා රැගෙන එන්න කියලා. සේවකයා ඒ විදිහට එළවා නාවලා සරසලා රැගෙන එනකොට එළවා එක තැනකදී සිනාසුණා. නැවත කදුළු සලලා හැඳුවා. අර සේවකයා එළවාගෙන් විමසුවා ඒ කුමක් නිසාද කියලා. එළවා කිවිවා බ්‍රාහ්මණ ආචාරයවරයා ඉදිරියේදී අහන්න එතකොට කියන්නම් කියලා.

ඊට පස්සේ අර සේවකයා මේ එළවා බ්‍රාහ්මණ ආචාරයවරයා ලැයට රැගෙන හියා. බ්‍රාහ්මණ ආචාරය වරයා එළවාගෙන් අහනවා කුමක් නිසාද සිනාසුණේ කියලා. ඒ සතා කියනවා "ස්වාමීනි මමත් පෙර හවයක මතක හක්ත යාගයක් සඳහා එළවකු මැරුවා. ඒ අකුසල කරමයෙන් ආත්ම 499 ක්ම හිස් කැපුම් වලට ලක්වෙලා මරණයට පත් වුණා. මේ පන්සිය වැනි ආත්මයයි. අද ඔබ වහන්සේ මගේ ගෙල කැපුවහම මම ඒ කරම විපාකයෙන් නිදහස් වෙනවා. එය දැකළා ඇතිවුන සතුව නිසයි සිනාසුණේ." කියලා. එහෙතුම් නැවත ඇඟුවේ කුමක් නිසාද කියලා බමුණු ආචාරයවරයා විමසුවා. එතකොට එළවා කියනවා "ස්වාමීනි මම කළ අකුගල කරමයේ විපාකය කොයි තරම් කවුකද කියලා මම දන්නවානෙ. ඉතින් අද ඔබ වහන්සේ මගේ ගෙල කපලා ඔබ වහන්සේට විදින්නට වෙන දරුණු දුක ගැන හිතෙන කොට මට කදුළු වැළුනා." කියලා.

ඊට පස්සේ බ්‍රාහ්මණ ආචාරයවරයා බුද්ධිමත්ව කළුපනා කරනවා, කාරණය හැඩු නම් මම කුමටද අහක යන කරුමෙකට කරගහන්නේ. ඒ නිසා මම මේ එළවා මරන්නේ නැහැ කියලා තීරණය කරලා එළවට කියනවා, "නිය වෙන්න එපා මම නුම්ව මරන්නේ නැහැ." කියලා. එතකොට එළවා කියනවා "මබ වහන්සේ

මාව මැරුවත් නොමැරුවත් මේ හටයෙන් මට මැරෙන්න වෙන්නේ බෙල්ල කැපිලා තමයි.” කියලා. බ්‍රාහ්මණ ආචාර්යවරයා කළුපනා කලා මේ අසරණ සතා මරණ බියෙන් තැතිගෙනයි ඉන්නේ. මේ සතාට අහය දිය යුතුයි කියලා “නුම මරන්න කිසිවෙකුට ඉඩ දෙන්නේ තැහැ. ඒ ගැන බිය වෙන්න එපා. අපි නුම්ව රික ගන්නමි.” කියලා එළවා බැමීමෙන් තිදිහස් කරලා උංට ආරක්ෂාව පිණිස බමුණු ආචාර්යවරයාත් අතවැසියෙන් එළවා සමගම සිටියා.

වික වේලාවකින් ගල්තලාවක් උඩට තැගලා කොල අතු කඩා කන්න එළවා බෙල්ල දික්කරන කොටම වැසිනැති අකුණු සැරයක් එම ගල්තලාවට වැදිලා ගල් පතුරක් ගැලවී ඇවිත් එළවාගේ බෙල්ලේ වැදිලා බෙල්ල කැපිලා හිස කදෙන් වෙන්ව වැටුනා. බමුණු ආචාර්යවරයා දුරිග නොබලා ඉක්මන් වුණා නමි ඒ කර්මය දේශීතට ගන්න තිබුණා. නමුත් ඔහු බුද්ධීමත් වුණ නිසා එයින් රකුනා. නමුත් එළවාගේ කර්ම විපාකය සොබා දහම හරහා ත්‍රියාත්මක වුණා.

මේ විදිහට සත්වයන් සතු කර්ම විපාක තම තමන් තුළින්ම හෝ සොබා දහම හරහා හෝ විපාක දෙනවා. නමුත් සිල භාවනාවෙන් තොර, මනස දුර්වල පුද්ගලයෝ ඉක්මන් වෙලා අන් අයගේ කර්ම විපාක දෙන්න තමන් අතකොට් බවට පත්වෙලා ඒ කර්ම දේශීතට අරගෙන සසර විද්‍යාත්තන මග හඳු ගන්නවා.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල භාවනාව පුහුණු කරන්න. එයින් පුද්ගලයෝ මහේශාක්‍ය භාවයට පත් වෙනවා. කර්ම වේගය අහිබවා යන්නට ඒ තැනැත්තා සමත් වෙනවා.

හැබේ සංවර්ය

ර්ලගට තුන්වෙනි කාරණය තමයි විත්ත භාවනාව. විත්ත භාවනාවයි කියන්නේ සිත වැඩිම. සිත වඩාන්තා කියන්නේ පැමිණෙන කරුණු වලදී දුර්වල නොවෙන්නට, විකෘති නොවෙන්නට සිත

පුහුණු කිරීමයි. ඒ කියන්නේ තරහා ගන්නට කරුණු පැමිණෙන විට තරහා නොගෙන ඉන්නට, බිය පත්වෙන්නට කරුණු පැමිණෙන විට බිය නොවී ඉන්නට මතස පුහුණු කරනවා. හඩා වැළපෙන්නට කරුණු පැමිණෙන විට, ගෝක කරන්නට කරුණු පැමිණෙන විට ගෝක නොවී ඉන්නට සිත පුහුණු කරනවා. රාගය මතු වෙන්නට කරුණු පැමිණෙන විට රාගය මතු නොකර ඉන්නට සිත පුහුණු කරනවා. මෙසේ කරුණු පැමිණෙදි ඒ හමුවේ වික්මිජ්‍ය නොවෙන්නට සිත පුහුණු කරන්නට පුළුවන් තම් එය විත්ත හාවනාවයි කියලා හඳුන්වනවා.

උපන්නාවූ මනුෂ්‍යයෙක් විසින් විශේෂයෙන් වැඩි දෙකක් පුහුණු කර ගත යුතුව තියනවා. එකක් තමයි ජ්විතයේ මෙලොවට පරලොවට උපකාරවන කුසල් දහම් සම්පාදනය කිරීම. අනිත් එක තමයි පැමිණෙන කරුණු වලට ඔරොත්තු දෙන මට්ටමට සිත පුහුණු කිරීම. අද සමාජයේ බොහෝ දෙනා මෙහි පළමුවන කාරණය ගැන අවධානය යොමු කරන බව ජේනවා. ඒ කියන්නේ කයින පින්කම් කරන්නට, දානෙ දෙන්නට, සිල් ගන්නට නොයෙක් ආකාරයෙන් බොහෝ කුසල් දහම් සිද්ධ කරන්නට උත්සුක වෙනවා. නමුත් පැමිණෙන ඉතා පුළු කාරණයකදී වුණත් හඩා වැළපිලා, ආවේග ඇති කරගෙන, අන් අය සමඟ ගැටිලා ද්බර කරගෙන, පසු තැවිලා බිය පත් වෙලා ගෝක වෙලා, මේ ආකාරයට ඉතා ප්‍රං්ඥී කාරණයකදීත් මනසින් කඩා වැටිලා අඛල දුබල වෙන තත්ත්වයට පැමිණෙන ආකාරය අපි සමාජයේ ඕනෑම තරම් දැකළා තියනවා. ඇයි එහෙම වෙන්නේ? බොහෝ කුසල් දහම් සිද්ධ කළත් පැමිණෙන කරුණු වලට ඔරොත්තු දෙන්නට තමන්ගේ සිත පුරුදු පුහුණු කරලා නැති නිසා.

ඒ පුහුණුව අවශ්‍ය වෙන්නේ නිවන් දකින්න පමණක් නොවයි. ලොකික ජ්විතයේ සියල් සාර්ථකත්වයන් සඳහා එය අවශ්‍යයි. පැමිණෙන බාධක වලට ඔරොත්තු දීමේ ගක්තිය, ඒවා අභිබවා යාමේ ගක්තිය නැති කිසිවෙක් ලෝකයේ සාර්ථක මිනිසුන් වෙලා නැහැ. බාධක නැති ලෝකයෙක් ගැන සිහින මවතින් සිටින තැනැත්තා මනසින් දුබලව ලෝකයෙන් සැරවෙන්න උත්සාහ කරනවා විනා හැඳී පෙරුෂයෙක් ඇතිව වැඩින්නේ

නැහැ. සැබැවින්ම බාධක, අහියෝග, දුක් පීඩා වලට මූහුණ දෙන ආකාරය පොරුෂ සංවර්ධනය පිළිබඳ ප්‍රධාන සාධකයක් වෙනවා. ඒ නිසා සිහියෙන්, ප්‍රයුවන් හා විරයයෙන් යුතුව පැමිණෙන කරුණු හමුවේ විකෘති තොවී සිටීමට සිත ප්‍රහුණු කළ හැකිනම්, ඒ විත්ත හාවනාව නිවන් දැකීමට මෙන්ම සියලුම යහපත් ලොකින අහිමතාර්ථයන් සාධනය කර ගැනීමට උපකාර වෙනවා. “පැමිණෙන කරුණු වලදී විකෘති තොවී සිටීම” කිවිවහම තරක දේ පමණක් තොවයි, අපි කැමති දේවල් සිදුවෙන කොටත් අපේ මනසේ ලෝහය, මාන්තය, අපේක්ෂාව වැනි මනේහාවයන් මතුවෙලා මනස විකෘති වෙන්න ප්‍රාථමන්. එබදු තැනදින් විකෘති තොවී ඉන්න ප්‍රහුණුවීම ආත්‍යාචාරයයි.

නිව්ද බාධක

අපි වෙත බාධක එන කුම තුනක් තියනවා. අර මූලදී අපි කරමය ගැන කිවා වගේම බාධකත්, තමන්ගේ මනස තුළින්, අනුන් වෙතින් හෝ සෞඛ්‍යම තුළින්, කියන කුම තුනෙන්ම එන්න පුළුවන්. යම් කෙනෙක් ගුණ දහම් වඩින්න උත්සාහ කළත්, අධ්‍යාපනය සඳහා හෝ වෙනත් කරමාන්තයත් සඳහා උත්සාහ කළත් සෞඛ්‍ය දහම් එන බාධක වලට මුහුණ දෙන්න සිදුවෙනවා. අවශ්‍යතාවෙන්, වැස්සේන්, මැසි මදුරුවන්ගෙන්, සිතලෙන්, උණුසුමෙන් කළට වේලාවට අව්‍යාපිත නොලැබීමෙන්, ගංවතුර ගැලීමෙන්, මුහුද ගොඩ ගැලීමෙන්, ගිනි කදු පිපිරිමෙන්, භුමිකම්පා, නායයැම්, සුලිසුල් ආදි විවිධ ස්වභාවික බාධක පැමිණිය හැකියි. ඒවායින් බොහෝ භාති වෙන්නත් පුළුවන්. නමුත් එසේ බාධා පැමිණුනාය කියලා තමන් පසුබට වුණෙන් මෙලොව පරලොව පරිභානියට එයම හේතු වෙනවා. එයින් අදහස් කරන්නේ හිතුවක්කාර විදිහට සෞඛ්‍යම සමග පොරබැඳිය යුතුයි කියන එක නොවෙයි. වළක්වා ගතහැකි ප්‍රමාණය වළක්වා ගනිමින්, මගහරවා ගතහැකි ප්‍රමාණය මගහරිමින්, මුහුණදී දරාගත හැකි තැන එසේ දරා ගනිමින් කාර්ය සාධනය තෙක් නොනැවති ඉදිරියට යාමයි ඇවශ්‍ය වෙන්නේ. එහෙම කියාත්මක වෙන්න නම් සෞඛ්‍ය දහම් කියාකාරිත්වය

පිළිබඳවත්, තමන්ගේ මනස පිළිබඳවත්, අදාළ කාර්ය පිළිබඳවත් හොඳ වැටහිමක් ඇතිකර ගතයුතු වෙනවා.

අනු පුද්ගලයින් හරහා එන බාධික කියන්නේ මනුෂය, අමනුෂයයින් හා සතා සිවුපාවුන්ගෙන් එන බාධික. ඒවා හිතවත් අයගේ හිතවත්කම් හරහා එන්නත් පුළුවන්. අහිතවත් අයගේ අහිතවත්බව හරහා එන්නත් පුළුවන්. ඒ කවරාකාරයෙන් ආවත් තමන් අපේක්ෂා කරන පරමාර්ථය සාධනය කර ගන්න ඉත් බාධාවක් වෙනවද, තැනිද, බාධාවක් වෙනවා නම් ඒ කොහොමද කියලා හදුනා ගන්න යින.

පුද්ගල බාධික ජයගන්න නම් ස්ථානෝචිත ප්‍රයුවන් ක්‍රියා කිරීමත් අවශ්‍යයි. හැම තැනදිම ඉවසීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ තැහැ. ඉවසන්න යින තැන ඉවසීමෙන්, විරුද්ධ වෙන්න යින තැන විරුද්ධ වීමෙන්, අවනත වෙන්න යින තැන අවනත වීමෙන්, මග හරින්න යින තැන මගහැරීමෙන්, සාකච්ඡා කරන්න යින තැන සාකච්ඡා කිරීමෙන්, නොසලකා හරින්න යින තැන නොසලකා හැරීමෙන්, මැඩිපැවැත්විය යුතු තැන මැඩිපැවැත්වීමෙන් ආදි වශයෙන් බාධිකයේ ස්වභාවයත් තමන්ගේ ගක්තියත් හදුනාගෙන සුදුසු තැන සුදුසු ලෙස ක්‍රියාත්මක වෙමින් තමන්ටත් අනුන්ටත් හානි නොවී යහපත් පරමාර්ථ සාධනය කර ගන්න ප්‍රහුණු වෙන්න යින. සමහර අය තමන්ගේ කාර්ය කරගැනීම ගැන හිතනවා විනා අනුන්ට වන හානිය ගැන නොසිනා හොඳින් හරි නරකින් හරි බාධික මැඩිපවත්වනවා. ඒකත් ස්ථානෝචිතයි වගේ පෙනුනට එතන ඇති විත්ත හාවනාවක් තැහැ. එහිදී සිත වැශේනවා වෙනුවට පිරිහිමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා විත්ත හාවනාව ප්‍රහුණු කරන තැනැත්තා බාහිර බාධික ජය ගනිදි තමන්ටත් හානි නොවන අනුන්ටත් හානි නොවන, ක්‍රියාවත් සඳුනු ඇති ආකාරයෙන් බාහිර බාධික ජය ගන්න ප්‍රහුණු විය යුතුයි.

වක්‍රේචක ධම්

ර්ලගට තුන්වැන්න තමන්ගේම මනස තුළින් එන බාධික. ඒ කියන්නේ තමන් බලාපොරොත්තු වන කාර්යයට බාධා කරන,

ඒ ගමන් මගින් වෙනතකට යොමු කරන වැදිහේ මතෝහාවයන්, ආවේග, හැඟීම්, සිතුම්පැතුම් තමන්ගේම මතස තුළින් මතුවී එන්න ප්‍රාථමික ප්‍රාථමික තමන් තුළින් එන බාධක ජය ගත්තත් මේ වැදිහට තමන් තුළින් එන බාධක ජය ගැනීම පහසු නැහැ. ඒකට හේතු කිහිපයක් තියනවා. එකත් තමයි, අපි යම් යහපත් දෙයක් සඳහා උත්සාහ කරන්නේ දුබලතා සහිත සිතින්මයි. ඒ සිතේම පවතින දුබලතා ත්‍රියාත්මක වෙනකාට, ඒ සිතම විනාශ වෙනවා. හරියට යක්චියෙන්ම මතුවෙන මළකඩ, යක්චියම විනාශ කරන්නා වගේ.

අනෙක් කාරණය තමයි මේ මානසික බාධක හැමවිටම බාධක වශයෙන් හදුනා ගන්න නොහැකි වීම. අදාළ පරමාර්ථයට සහාය වෙන මතෝහාවයන් හැටියටයි ඒවා බොහෝවිට පෙනී සිටින්නේ. එතකාට තමන්ම ඒවාට රටරිලා මතස තුළ වැශේන්න ඉඩ දෙනවා. අවසානයේ ලොකු විනාශයක් කරනවා. මේ කෙලෙස් ධර්ම යහපත් කුසල ධර්මයන් වගේ පෙනීසිටිමින් මතු වෙනවට කියන්නේ “වක්ෂ්වක ධර්ම” කියලා. බොහෝ විට අපි ඒවාට රටවෙනවා. අනුත්ගෙන් එන බාධක, අභියෝග තෝරා ගන්න කොතොක් දැක් කෙනෙක් වුණන් මේ වක්ෂ්වක ධර්ම වලින් කරන බාධා කිරීම් වලට හසුවෙන්න ප්‍රාථමික. සමහරවිට අනිත් අය ඒක වරදක්ය, බාධකයක් කියලා පෙන්වා දුන්නත් තමන් එය පිළිගන්න සූදානම් නැහැ. එබදු මායාකාරී කෙලෙස් ධර්ම පිළිබඳව හොඳ වැටහිමක් තිබුනොත් පමණයි මේ ක්ලේං බාධක හදුනාගෙන ජයගන්න ප්‍රාථමික වෙන්නේ. (මේ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් එරුකානේ වන්ද්වීමල මහා නායක මානීම්පාණන් විසින් රවිත වක්ෂ්වක ධර්ම හා විත්තොපක්ලේං ධර්ම පොත කියවන්න.) ඒ ගැන අවදියෙන් නොසිරියාත් කාය හාවනාවෙන්, සිල හාවනාවෙන් පුරුණ වුණන් විත්ත හාවනාවෙන් පිරිහෙන්න ප්‍රාථමික. එබදු පුද්ගලයාගේ දුබල මතස යටකරගෙන කරම විපාක ත්‍රියාත්මක වෙනවා.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ එක් හිසුළුන් වහන්සේ තමක් අවුරුදු විසිද්ධසක් මහණ දීම් පිරුවා. ඉතා හොඳින් සිල් රක්කා. නමුත් මිය යන මොහොන් උත්වහන්සේට

කල්පනා වුනා මගේ සීලය පිරිසිදු තැනැ. ඒ කුමක් නිසාදී? දිනක් උත්තුවන්සේ අතින් ගහක කොළයක් කැඩුනා. එවි ගහක කොළයක් කැඩීම පාපයක් නොමෙයි. එය උපසම්පදා හිසුවක් විසින් නොකළ යුතු හැටියට බුදුභාමුදුරුවා දේශනා කරලා තියනවා වචා සංවර වෙන්න. නමුත් එහෙම දෙයක් වුනොත් තවත් උපසපන් හිසුන් වහන්සේ තමක් ඉදිරියේ දේශනා කරලා එයින් පිරිසිදු වෙන්නට පුළුවන්. නමුත් උත්තුවන්සේ මේක සුළු දෙයක් නිසා සැලකුවේ නෑ. අපවත්වන මොජාතේ මේක සිහිපත් වුණා. සිහිපත් වෙලා පසුතැවීමක් ඇති වුණා. ඒ පසුතැවීමෙන් මිය ගිහිල්ලා ඒ ගහ යටම නයෙක් වෙලා උපන්නා. කුමක් නිසාදී තිරිසන් ආත්මයේ උපන්නේ? උත්තුවන්සේ සිල හාවනාව පුහුණු කළත් තමන් වහන්සේගේ විත්තය මැනවින් රැක ගන්නට පුහුණු තොකළ නිසා, පැමිණෙන කරුණු වලදී ඔරෝත්තු දෙන්නට මනස පුහුණු තොකළ නිසා පසුතැවීමෙන් මනස කිහිපි වෙලයි ඒ විනායය සිද්ධ වුණේ.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් විත්ත හාවනාවෙන් පිරිහුනොත් ඒ තැනැත්තා යට කොට ගෙන කරම වේගය ක්‍රියාත්මක වෙනවා. යම්කිසි කෙනෙකුට විත්ත හාවනාව පුහුණ කළ හැකිනම් මහු මහේශාක්‍ය වෙනවා. කරම වේගය අහිබවා යන්නට සමත් වෙනවා.

මානසික ආලෝකය

හතර වන කාරණය තමයි පක්ෂීන් හාවනාව. පක්ෂීන් කියන්නේ ප්‍රයුවයි. ඒ කියන්නේ හොඳ තරක, කළයුත්ත තොකළ යුත්ත, කුසල් අකුසල්, හේතුව එලය නිවැරදිව දකින්නට පුළුවන් මානසික ආලෝකයට කියනවා ප්‍රයුවයි කියලා. ඇසින් යමක් පැහැදිලිව දැක ගන්න බාහිර ආලෝකය උපකාර වෙන්නා සේම මනසින් යමක් නිවැරදිව හඳුනා ගන්න ප්‍රයුව නැමැති මානසික ආලෝකය උපකාර වෙනවා. එය සිතේ පහල වෙන එක්තරා වෛත්සික ධර්මයක්.

ප්‍රයුවෙන් කරුණු තුනක් පැහැදිලිව වටහා ගන්නවා.

1. සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ
2. සංස්කාර ධර්මයන්ගේ පොදුගැලීක ලක්ෂණ
3. සංස්කාර ධර්මයන්ගේ හේතුව්ල සම්බන්ධතාවය යන කරුණු තුන.

සංස්කාර ධර්මවල පොදු ලක්ෂණ කියන්නේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, හා අනාත්ම ලක්ෂණයයි. මේවා හැම සංස්කාර ධර්මයකටම පොදුයි. පයිවි, ආපෝ, තේපෝ, වායෝ, ගුද්ධා, ප්‍රයු, රාග, ද්වේශ ආදි සියලු සංස්කාර ධර්මයන්ටම මෙම ලක්ෂණ තුන පොදුයි. ඒ ඒ සංස්කාර ධර්මවල මේ ලක්ෂණ තුන ත්‍රියාත්මක වන ආකාරය හරියටම දැක ගත්තේ ප්‍රයුව තිබුණාත් පමණයි. ප්‍රයුව තියන තියන ප්‍රමාණයට ඒවා ප්‍රත්‍යාස්‍ය වෙනවා.

සංස්කාර ධර්මවල පොදුගැලීක ලක්ෂණ කියන්නේ ඒ ඒ ධර්මය වෙන්කාට හඳුනාගන්නට උද්ධි වෙන විශේෂ ලක්ෂණ. පයිවි බාතුව වගේ නොවේයි ආපෝ බාතුව. ඒ වගේ නොවේයි තේපෝ බාතුව. ඒ වගේ නොවේයි වායෝ බාතුව. ගුද්ධාව, ප්‍රයුව ආදිය රේට වෙනස්. රාග, ද්වේශ ආදිය රේට වෙනස්. මේ විදිහට ඒ ඒ ධර්ම අනෙක් ඒවායින් වෙන් කරගත හැකි ලක්ෂණ ප්‍රකට වෙන්නේ ප්‍රයුව භැමැති ආලෝකය මනසේ පහලවෙන තරමයයි. ඇතැම් ධර්මවල සමානයි වගේ පෙනෙන ලක්ෂණ තිබිය හැකියි. ඒවා හරියට වෙන් කරගන්න නොහැකි වුණෙන් රිවටෙන්න පුළුවන්. රාගයේ ගුද්ධාව වගේ ලක්ෂණ පෙනෙන්න පුළුවන්. ද්වේශයේ නෙශ්තම්‍යය වගේ ලක්ෂණ පෙනෙන්න පුළුවන්. වෙනස හඳුනා ගන්න බැරි වුණෙන් ගුද්ධාව කියලා හිතාගෙන රාගය වචනවා. නෙශ්තම්‍යය කියලා හිතාගෙන ද්වේශය වචනවා. එසේ වෘශ්වක ධර්ම වලට හසුණාවි ඒ ඒ ධර්මයන් වෙන්කාට හඳුනාගන්න උපකාර වෙන්නේ ප්‍රයුවයි.

සංස්කාර ධර්මවල හේතුව්ල සම්බන්ධතාවය දකිනවයි කිවිවේ නාම ධර්මයන් හා නාම ධර්මයන් අතරත්, රුප ධර්මයන් හා රුප ධර්මයන් අතරත්, නාම ධර්මයන් හා රුප ධර්මයන්

අතරත් ඇති හේතුව්ල සම්බන්ධතාවය වහනා ගැනීමයි. හොතික විද්‍යාව තුළින් රුප ධර්මයන් හා රුප ධර්මයන් අතර පවතින සම්බන්ධතාවය එක්තරා ප්‍රමාණයකින් හඳුනාගෙන ලෝකය තුළ මේ තරම් වෙනස්කම් කරනවා නම්, නාම ධර්මයන් හා නාම ධර්මයන් අතරත්, නාම ධර්මයන් හා රුප ධර්මයන් අතරත් පවතින සම්බන්ධතාවය ප්‍රයුවෙන් හඳුනා ගත්තොත් ලෝකය තුළ මොන තරම් අසිරිමත් දේ කළහැකිද? සාධිමතුන්, මහරහතුන් සහ බුදුවරු, දෙවි බහුන් පවා විශ්මයට පත් කළ අසිරිමත් දේ කළේ මේ හේතුව්ල සම්බන්ධතාවය ප්‍රයුවෙන් අවබෝධ කළ නිසයි. නමුත් හොතික විද්‍යාද්‍යයන් කරන දේවලින් වගේ හානියක් බුදුවරුන් හෝ රහතුන් කරන අසිරිමත් දෙයින් සිදු තොවන්නේ කාය හාවනා, සිල හාවනා, විත්ත හාවනා හා ප්‍රය හාවනාවන්ගෙන් යුත්තව එය සිදු කරන නිසයි.

යමෙක් ප්‍රය හාවනාව තුළින් මේ සංස්කාර ධර්මයන් අතර පවතින හේතුව්ල සම්බන්ධතාවය ප්‍රත්‍යාස්‍යව දැකගන්නා තරමට සුදුසු දේ, අවශ්‍ය දේ ගොඩනැගීමටත්, තුසුදුසු දේ, අනවශ්‍ය දේ අහෝසි කිරීමටත් සමත් වෙනවා. ඒ තැනැත්තා ලේඛික ජ්විතය තුළ අපේක්ෂා කරන ඕනෑම අහිමතාරථයක් සාධනය කර ගන්න සමත් වෙනවා පමණක් නෙවෙයි ලොවිතරු මගෙහි සම්මා සම්බුද්ධත්වය කෙළවර කොට ඇති ඕනෑම අහිමතාරථයක් සාක්ෂාත් කර ගැනීමටත් සමත් වෙනවා. හේතු ගොඩනගමින් යමක් නිරමාණය කිරීමට හෝ නඩත්තු කිරීමටත්, හේතු අහෝසි කිරීමෙන් පැවැත්ම අහෝසි කිරීමටත් ඒ තැනැත්තා දැක්ව වෙනවා.

ඒ ප්‍රයුව යම් කිසි කෙනෙකුට දියුණු කරන්නට පුළුවන් නම් මේ කුසලාකුසල කර්මයන් හඳුනාගෙන ඒවා විපාක දෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා තේරුම් අරගෙන සංසාර බන්ධනය ලෙහා දමන්නට පුළුවන්. අංගුලීමාල කුමාරයා දහස් ගණනක් මිනිසුන් මරලා වුණත් ඒ කරම කේතිය තමන් වෙත එන්නට තොදී ලෙහා දැමීමේ ප්‍රය හාවනාව තුළින් මේ හේතුව්ල න්‍යාය මැනවින් ප්‍රත්‍යාස්‍ය කළ නිසයි. දිවියදම්ම වේදනීය වශයෙන් ප්‍රං්ඩ විපාකයක් ඇති කළා. නමුත් රේලු හවයේ කිසිවක් විපාක

දෙන්නට අවකාශ නොලැබුණේ කුමක් තිසාද? කර්මය උපාදාන වෙන ආකාරය හඳුනාගෙන ප්‍රයුවෙන් ලෙහා දැමීම තිසා සියල් කරම අහිබවා යන්නට ප්‍රාථමික වූණා. අර හාමුදුරුවෙවා කොලේ කඩුලත් අපා ගත වෙන්නට සිද්ධ වූනේ විත්ත හාවනාව පක්ෂීකු හාවනාව ප්‍රගුණ නොකරපු තිසා. අංගුලීමාල හාමුදුරුවෙවා විත්ත හාවනාව පක්ෂීකු හාවනාව ප්‍රහුණු කළ තිසා සියල් කරම අහිබවා සසර දුකින්ම එතෙර වෙන්නට උත්වහන්සේ සමත් වූණා.

ඒ තිසා තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා කර්මය කර්මය කියලා එය කරපින්නා ගෙන හින දින වෙලා පවතින්නට අවශ්‍ය නැ. මිටි තැනින් වතුර බහිනවා කියලා අදේශනා නගන්නට දෙයක් නැ. තමන්ට අවශ්‍ය නම් නැති සිටින්නට ප්‍රාථමික. අල්පේශාකා නොවී මහේශාකා වෙන්නට ප්‍රාථමික. සියල් කරම අහිබවා යන්නට ප්‍රාථමික. එසේ මහේශාකා වෙන්නට නම් කාය හාවනා සිල හාවනා විත්ත හාවනා පක්ෂීකු හාවනා කියන මේ සතර ආකාර හාවනාව ප්‍රගුණ කළයුතු වෙනවා.

මේ සතර ආකාර හාවනාවන් ප්‍රගුණ කරන්න එකතුනක වාචිවෙලා සිටිමම අවශ්‍යයි කියලා හිතාගෙන උදාසීන නොවී තමන් ඉන්නා පරිසරය තුළ, තම තමන් යේදී සිටින කටයුතු තුළින්ම මේ හාවනාවන් ප්‍රගුණ කරන්න උත්සාහ කළයුතුයි. රුපට රාජ්‍ය පාලනය තුළ, ව්‍යාපාරිකයාට වාතින් කර්මය තුළ, ගොවියාට කෘෂිකර්මය තුළ, ගුරුවරයාට ගුරු වෙත්තිය තුළ, වෛද්‍යවරයාට වෛද්‍ය වෙත්තිය තුළ, ශිෂ්‍යයාට අධ්‍යාපනය තුළ, පැවිද්දාට ගුමණ ධර්මය තුළ මේ හාවනා ප්‍රගුණ කරන්න ප්‍රාථමික. ඒ කවර කාර්යයක් කළත්, කය, සිත, සංයමය සහ ප්‍රයාව තිසි තැන තිසි ලෙස හසුරුවා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ කරුණු හතර තිසි ලෙස හසුරුවා ගන්න සමත් නොවුණෙනාත් ඒ කවර කටයුත්තක් වූණත් අසාර්ථක වෙනවා. යමෙක් තම තමන් ත්වත්වන පරිසරය තුළම, තම තමන් යේදී සිටින ක්‍රියාදාමය තුළම මේ කරුණු හතර ප්‍රහුණු කරනවා නම් ඉන් ඇතිවන මහේශාකා බව තිසා තම සේතුය තුළ ඉහළම තත්වයට පැමිනිමට ඔහුට හෝ ඇයට නැති වෙනවා.

කවර ශේෂත්‍යක් තුළ හෝ මලුන් ප්‍රහුණු කරන්නේ කාය හාවනාව, සිල හාවනාව, වින්ත හාවනාව හා පූජා හාවනාව නිසා සියලු කෙලෙස් බින්ධන ලෙහා දීමා, සියලු කුගලාකුගල කරම අහිබවා නිරවාණ ධර්මය ප්‍රත්‍යුෂ්‍ය කරන්න එයම පහසු මග වෙනවා.

බුදුරජාණන් වහන්සේ ගොවියාට ගොවිකරමය තුළින්, රුපුට රාජ්‍ය පාලනය තුළින්, රන්කරුට රන්කම් තුළින්, තවත් විවිධ ශිල්පීන්ට ඒ ඒ ශිල්පය තුළින්ම දහම මතුකොට පෙන්වා දෙනවිට මලුන් එම ධර්මය ප්‍රත්‍යුෂ්‍ය කළේ, මිනැම ශේෂත්‍යක් තුළින් ධමිය ප්‍රත්‍යුෂ්‍ය කිරීමේ හැකියාව තියන නිසයි. එසේ නිවන් අවබෝධ කළාට පස්සේ මලුන් කවර මගකින් ධර්මාවබෝධය කළාද යන්න වැදගත් නැහැ. මහේගාක්ෂභව තුළින් සියලු කෙලෙස් ධර්ම හා සියලු කුගලාකුගල කරම අහිබවා සිටින සියලු දේවී මිනිසුන්ගෙන් පිදුම් ලබනවා.

ඉල් පොහොය අපිට වැදගත් වන්නේ මෙහෙමයි

ප්‍රධාන වගයෙන් වෙසක් පොහොස් දින, පොයෝන් පොහොස් දින හා ඇසුල පොහොස් දින බොඳේ ජනතාවගේ බොඳේ ප්‍රබෝධය ඇතිකරවන ඉතා වැදගත් දින කීපයක් ලෙස සැලකේ. නමුත් එවැනිම වැදගත් කමක් දරන තවත් දිනකි ඉල් මස පුරුහසලාස්වක පොහොස් දිනය. 2011 වසරේ ඉල් පොහොය නොවැම්බර මස 10 වන දිනට යෙදී ඇත. කරුණු කීපයක් අතින් මෙම පොහොය දින අපට ද විශේෂ වැදගත්කමක් උසුලයි. පොදුවේ ගත් කළ බොඳේ ඉතිහාසයෙහි දැක්වෙන පරිදි බුදු සමයට අදාළ සිදුවීම් රාඛියක ඉල් පොහොය දිනයට සම්බන්ධවී තිබේම විශිෂ්ට කාරණයක් ලෙස සැලකිය හැකිය. එම සිදුවීම් මෙසේ පෙන්වා දිය හැක.

1. ප්‍රථම ධර්ම දූත මෙහෙවර
2. ජ්‍යෙෂ්ඨ දමනය
3. මෙත්‍ය බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම
4. අභ්‍යවි සැරියුත් තෙරණුවේ පිරිනිවන් පැම
5. කඩින විවරය පුජා කළ හැකි අවසන් දිනය වීම ආදියයි.

මෙවන් පුන් පොහොස් දිනයක් අපට විශේෂයෙන් වැදගත් වන්නේ ඇයි දැයි සළකා බලමු.

අත් පුජා මහාචාර්ය රේරුකානේ වන්ද්‍යවීමල මහානායක ස්ථිවිරපාදයන් වහන්සේගේ සිල් සූචිතින් තැහැලුණු හොරණ පොකුණුවීම ශ්‍රී විනයාලංකාරාම විහාරස්ථා පුජා භුමිය සැම පුන් පොහොස් දිනකම නත් දෙසීන් පැමිණෙන සැදැහැවතුන්ගෙන් පිරි ඉතිරි යාම සුලහ දසුනකි. එදිනට සිල් සමාදන්ව ගුණ දහම් පුරණ පිරිස දහස ඉක්මවයි. බුදු අසිරිය සිහිපත් කරවන සුදු පැහැයෙන් දිස්වෙන වෙළත් රාජයන් වහන්සේන්, එය දෙපස බෝධි රාජයන් වහන්සේන්, බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කළ බුද්ධ මන්දිරයන් විහාරස්ථානයට ඇතුළු වන සැනින් දරුණු එමම සැදැහැවතුන්ගේ සින්සතන් ගුද්ධාවෙන් ප්‍රහෝධමත්ව දිනයේ කටයුතු අඩ්‍යම සිට ආරම්භ කිරීමට පිටුවහලක් වී ඇතිබව නොකියාම බැරිය. පොහොස් දිනය පුරාම වැඩි සටහන් ගණනාවක් ක්‍රමානුකූලව සකස් කර ක්‍රියාත්මක කිරීමෙන් සැදැහැවතුන්ගේ දහම් ඇස විවර කර ගැනීමට නිවන් මග හෙළි පෙහෙලි කර ගැනීමට මෙම පුජා භුමිය

මනා තෝතැන්නක් බව ඒ දෙස වීමසිල්ලෙන් බලන්නේකුට පසක් වේ. සෑම අවස්ථාවකදීම උතුම් බුද්ධ ගෞරවයෙන් හා ඉතා සංයමයකින් යුතුව කටයුතු කර මෙසේ උසස් තන්වයකට ගොමු කරවීමේ ගෞරවය විහාරවාසී නායක ස්වාමීපාදයන් වහන්සේ ඇතුළු සියලුම හිසුළුන් වහන්සේලාට හිමිවේ.

වසරේ පොහො දින දොළඹේම තොකඩවා මෙසේ කුසල් දහම් වල යෙදෙන පිරිස බොහො වේ. සිල් සමාදන්ව සිටියදීම, සිල් සමාදන් වන අනෙක් පින්වතුන්ට දන්පැන් පිළිගැන්වීමට සිතුන්නො අවම වශයෙන් වසරකට වරක් හෝ දන්පැන් පූජා කර කුසල් දහම් වර්ධනය කර ගැනීමට උත්සාහ දරනි. මෙසේ කුසලයේ අගය මනාව වටහා ගත් තවත් පිරිසක් වසරේ දින එකාළනක් සිලයෙහි පිහිටුවා ඉල්මස පොහොය දින සිල්වතුන්ට දන්පැන් පිළිගැන්වීමට ඉඩ ප්‍රස්ථාව සකසා ගැනීම පූජා ගෝවර ත්‍රියාවක් ලෙස දැක්වීය හැක. ඒදින එම විහාරස්ථානයේ කධීන මහා පූජේත්සවය පැවැත්වීම මෙහි විශේෂත්වයයි. කධීන මහා පින්කම් කිරීමේ ආනිසංස දෙස බලන විට මෙම ග්‍රේෂ්ය දිනයේම මෙවන් පින්කම් කිරීමට ලැබේමම මේ පිරිසේ පෙර පින් මතුව් තවත් පින් දහම් සිදුකර ගැනීමට අවස්ථාව සැකසී ඇති යයි හැණෙ.

ඒදින දහවල සුපුරුදු පරිදි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දානයේ අගු වූ කොටස පූජා කර දෙවනුව මහා සංස රත්නයට ද කොටසක් පූජා කිරීම සිදු කරනු ලැබේ. ඉන් අනතුරුව සිල් සමාදන් වන සැදැහැවතුන්ට දානය පිරිනැමීම සිදු කෙරේ.

මෙම කටයුත්නේදී ප්‍රධාන වශයෙන් දායකත්වය ගෙන කටයුතු කරන පිරිසක් සිටින අතර හැකි අයුරින් හා නත් අයුරින් දායක වන පිරිසක් ද සිටින බව සඳහන් කළ යුතුමය. මෙසේ සංවිධානාත්මකව සකස් කර පූජා කරන දානමය පින්කමට සමාන්තරව විවිධ වූ පින්කම් වල නිරත වී 2005 වසරේ සිට කධීන මහා පිංකම් වලට තොකඩවා සහභාගි වෙමින් පැමිණි ගමන් සන්වන පියවර 2011 වසරේ ඉල් පොහොයට යෙදී ඇති බව සඳහන් කරන්නේ ඉතා සතුවිනි. දානමය පින්කමට වියදුම් කිරීමෙන් අනතුරුව රුහියල් පහලෙන් දහසක සිට විසිදහසක පරාසය තුළ සාමාන්‍යයෙන් ඉතිරි වන මුදල යොදා කළ පින්දහම් තැවත තැවත සිහිකර සතුවූ වීම වස් පසුගිය සය වසර තුළ අමතරව සිදු කළ පූජාත්‍රියාවන් මෙසේ සතිවුහන් කෙරේ.

1. විහාරස්ථානයේ දාන ගාලාව පිටුපස බිත්තිය කපරාරු කර දීමට මුදල් පිරිනැමීම

- 'දානය පාරමිතාවක් වීමට නම්' ධර්ම ගුන්ථය උපාසක උපාචිකාවන් අතර ධර්ම දානයක් ලෙස බෙදා දීම
- විහාරස්ථානයේ විශේෂ පින්කම පවත්වන අවස්ථාවලදී සැරසීමට යොදා ගන්නා කොට්ඨාස අභ්‍යරා තැබීම සඳහා වානේ අල්මාරියක් පූජා කිරීම
- විශාල පිරිසකට ධර්ම ගුවණය කිරීමට පහසු වන පරිදි බඟල් සකස් කිරීමට ආධාර කිරීම
- වීවර මැසිම සඳහා සිංගර මහන මැසිමක් පූජා කිරීම
- දන් පිළියෙළ කිරීමට අවශ්‍ය විශාල ඇළම්මිනියම් හාජන මිලදී ගැනීමට ආධාර කිරීම
- විදුලි හිරමණයක් පූජා කිරීම
- සඳුවීමල සෙනාපුනේ ඉදි කරන ලද විහාර මන්දිරයට ආධාර කිරීම
- ස්වාමියා මිය යැමෙන් අනතුරුව නිවසක් නොමැතිව සිටී දරු පවුලකට ආධාර කිරීම

2011 ඉල්මස 10 වැනි දින එනම් ඉල් පුර පසලොස්වක පොහෝ දින මෙම පින්කම මාලාවේ සත්වන වසර ගෞරවයෙන් සැමරීම සඳහා තවත් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමටද අදහස් කරමු. ගාස්තුපති පූජ්‍යජාති තුළ සුදුස්සී ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරින් සකස් කරන ලද 'කර්මය අහිබවා යන මහේකාකුලව' ධර්ම ගුන්ථය මෙදිනට සියලුම උපාසක උපාචිකාවන් අතරේ නොමිලේ බෙදා හැරේ.

මෙම සත් වසර මූල්‍යාලේම කරන ලද ඉහත සඳහන් ආකාරයේ විවිධ කුසල කර්මයන් නැවත නැවත සිහිපත් කර කුසල ගක්තිය වචා වර්ධනය කර ගනීමින් පහත් සිහින් යුතුව තව තවත් ගුණ ධර්ම වල යෙදුමින් මේ අති හයානක සංසාරයෙන් එතෙරව නිවන පසක් කර ගැනීමට සහභාගි වූ සැමට මේ සියලු කුසල් හේතු නිශ්චය වේවා!

සැම දෙනාටම තෙරුවන් සරණය!

මෙයට

ඉල්මස පුර පසලොස්වක පොහෝ දින සැදුහැවනුවට දහවල් දානය පිළිගන්වන පින්වත් පිරිස

ප්‍රත්‍යානුමේද්‍රනාව

වෙදගම, පස්යාලේ පංදිංචිව සිට මිට වසර 19 කට පෙර අභාවප්‍රාප්ත වන්නට යෙදුන දායාබර පියාණන් වූ විශ්‍රාම ලත් විදුහල්පති ඩී. ජේ. පතිරන්න මැතිතුමාවත්, රම්මුවුගල, කඩවත පදිංචිව සිට මිට වසර 11 කට පෙර අභාවප්‍රාප්ත වන්නට යෙදුන දායාබර මැණියන් වූ දේශන කරලයින් ලියනාආරච්චි මැතිණියවත් අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම

හා

සුත්වත්ව වෙශෙන දායාබර පියාණන් වූ ඩී. එ. පෙරේරා මැතිතුමාවත්, දායාබර මැණියන් වූ එල්. එම්. සි. හියාවති පතිරන්න මැණියන්වත් තිදුක් තිරෝගී සුව හා දිර්සායුෂ ප්‍රාර්ථන කිරීම

යන අරමුණු පෙරදුරි කරගෙන දු දරු පිරිස විසින් මෙම ධර්ම ග්‍රන්ථය ධර්ම දානයක් ලෙස මුද්‍රණය කර බෙදා දෙන ලදී.

එබ සැමට තෙරුවන් සරණය !

ලක්මන් බාලපුරිය මැතිතුමා
සිනා පතිරන්න මැතිණිය
රම්මුවුගල,
කඩවත.

2011 ඉල් මස පොන් දිනදී ය.

**බස්නාහිර පළාත සහාවේ
ඉංජිනේරු කාර්යාලයෙහි
පිළිබඳ දැනගැනීම්.**

2011 ඕල් මය 03 දිනදී ය.